

ඒක්සත් ජාතීන් ගේ  
වධනීය කම්ටුවට  
**ශ්‍රී ලංකාව**  
පිළිබඳව ඉදිරිපත් කළ  
යෝගීම්පේත වාර්තාව

මක්තේර 2011

අැමිනස්ට්‍රි ඉන්ටර්නැශනල් සංවිධානය

## පළුන

1	හැදින්වීම	3
2	වධහිංසා පැමිණවීම වැළැක්වීම පිළිබඳ නීතිමය හා පරිපාලනමය රාමුව	4
3	වධහිංසා පැමිණවීම සහ අවමන් සහගත ලෙස සැලකීම:	7
3.1	රජයේ විරැදුධවාදීන් යැයි අනුමාන කරන තැනැත්තන් වධහිංසා පැමිණ විමේ අනතුර	9
3.2	දේශපාලන රෝක්වරණ අයදුම් කොට අසමත් වූ තැනැත්තන් වධහිංසා පැමිණ විමේ අනතුර	9
3.3	එල් වි වි ර් සංචාරකයේ සාමාජිකයින් යැයි සළකා වධහිංසා පැමිණ විමේ අනතුර	10
3.4	ආකියානු මානව හිමිකම් කොමිෂන් සහා වාර්තා මගින් සැපයෙන සවිස්තරාත්මක නිදසුන්	12
4.	හදිසි නීතිය හා ත්‍රුස්තවාදය වැළැක්වීමේ නීතින් හි බලපෑම:	12
	ත්‍රුස්තවාදය වැළැක්වීමේ පනත	15
5	වරදීන් නිදාස් විම	17
6	වධහිංසා පැමිණ විමෙන් ආරක්ෂා විම	22
6.1	නීතියේ සාහය ලබා ගැනීම	25
6.2	ඇශ්‍යාතීන් සමග සංදේශනය	26
8	නිරදේශ	28

1 ହୈଦିନ୍‌ଵିମ:

මෙම සංක්ෂීපේන වාර්තාව වධනිසාවට හෝ කෘෂි අමානුෂික පහත් සැලකිල්ලකට, දඩුවමකට හෝ භාජනය කිරීමට එරෙහි සම්මුතිය පිළිබඳ කම්ටුවෙහි තෙවන හා සතරවන කම්ටු රස්වීමට පෙර එකී කම්ටුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාව මගින් ඇමුණස්ට් ඉන්වර්නැඡනල් සංවධානය නිරන්තරයෙන් ම අවධාරණය කරන ලද පරිදි, හඳුසි නිති රෙගලාසි හා තුස්තවාදය වැළැක්වීමේ පනත් යටතේ මෙන් ම පොද්ගලික ආරවුල් මත අත් අඩංගුවට ගෙන විවිධ වධනිසා පමුණුවනු ලැබූ තැනැත්තන් පිළිබඳ සාධක ඉදිරිපත් කොට ඇත. මෙම රුධියන් අතර බහුතරය අත් අඩංගුවට ගනු ලැබූ එල් රි රි ර පාක්ෂික සැකකරුවෙයි. එට අමතරව පොලිස් වැට්ලිම් වලදී මෙන් ම බරපතල අපරාධ සම්බන්ධයෙන් ද සැක පිට අත් අඩංගුවට ගනු ලැබූ තැනැත්තන් ද වෙයි. මේ සියලු දෙනාම නඩු විභාගයකින් තොරව දිර්ස කාලයක්, ඇතැම් විට වර්ෂයකටත් අධික කාලයක් අත් අඩංගුවේ තබා ගැනීම පිළිබඳ සවිස්තරාත්මක කරුණු මෙම වාර්තාවේ දක්වා තිබේ. විශේෂයෙන් ම එල් රි රි ර රුධියන් සම්බන්ධයෙන් මෙම අනිසි රඳවා තබා ගැනීම් ශ්‍රී ලංකා බලධාරීන් විසින් සාධාරණීයකරණය කරනු ලබන්නේ ඔවුන් පුනරත්ථාපනය පිණිස මෙලස දිර්ස කාලයක් රඳවා ගෙන සිටින බවයි<sup>1</sup>.

මුලිකව මෙම වාර්තාව විසින් ඉහත කි වධහිංසා වැළැක්වීමේ සම්මුතියෙහි අඩංගු විවිධ වගන්ති ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ වගකීමේ ප්‍රගතිය ඇගයීමට ලක් කොට ඇති. ඒ අතර විශේෂයෙන් ම වධහිංසා පැමිණවීම බරපතල අපරාධයක් බවට පත් කරන නීති සම්පාදනය ( වගන්ති 1 හා 4 ), ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පැවති හඳුසි නීති රෙගුලාසි හා තුස්තවාදය වැළැක්වීමේ පනත් වල බලපෑම ( වගන්ති 2, 4 හා 5 ), වධහිංසා පැමිණවීමෙන් ආරක්ෂා විම පිණිස විම තිබෙන නීතිරිති හා ක්‍රියාපටිපාටිත් හි එළඳසි බව ( වගන්ති 11 හා 16 )

<sup>1</sup> 2005 අගෝස්තු 13 දින අංක 1405/14 දරන ගැසට් පත්‍රයේ අඩංගු හඳුසි අවස්ථා (විවිධ විධි විධාන හා බලතල) 22වන නීයෝගය ඉවත් කොට ඒ වෙනුවට ' භාරවන තැනැත්තන් අත් අඩංගුවේ තබා ගැනීම ' ට අදාළ නීයෝග 2006 සැප්තැම්බර මස 12 දින නීකුත් කළ අංක 1462/ 8 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මෙන් නිවේදනය කරන ලදී මෙම නව නීයෝග අනුව ' තැනැත්තක් භාර වෙන්නාව් නිලධාරියා හෝ තැනැත්තා විසින් ඒ භාරවීම සිදු වි දින දැයක් ඇතුළත ඒ භාර වන්නා වූ තැනැත්තා ප්‍රහරුත්පාපන කොමසාරිස් ජනරාල්වරයා වෙත භාර දිය යුතු අතර ප්‍රහරුත්පාපන කොමසාරිස් ජනරාල් වරයා විසින් ඒ භාර වන්නා මධ්‍යස්ථානයකට භාර දෙනු ලැබිය යුතුය. එමෙස භාර වන්නා මධ්‍යස්ථානයේ රදි සිටින කාලය තුළ දී වෘත්තීය, කාර්මික හෝ වෙනත් ප්‍රභූඡුවක් සළස්වාමිම පිණිස ප්‍රහරුත්පාපන කොමසාරිස්වරයා විසින් උත්ස්හ ගත යුතුය. මෙම ගැසට් නිවේදනයට අනුව එසේ භාර දෙනු ලබු තැනැත්තක් මාස 12 ක කාලයක් මත මධ්‍යස්ථානයේ ම රඳවා තබා ගැනීමට අවසර ලැබේන. භාරවන්නකු මුදා හැරීමට හෝ ඔහු හෝ ඇය වැඩිපුර කාල පරිවිශේෂයක් ප්‍රහරුත්පාපනය කිරීමේ යෝග්‍යතාවය පිළිබඳ ආරක්ෂක ලේකම්ට වත්තනාවක් ප්‍රහරුත්පාපන කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ යුතුය. මම වාර්තා අනුව ආරක්ෂ ලේකම්වරයාට තවත් මාස 12ක් කාල පරිවිශේෂයක් එකි තැනැත්තෙකු රඳවා තබා ගැනීමට නීයෝග කළ හැකි විය (4) (2) (6) (7) (10) යන වගන්ති 2006 සැප්තැම්බර මස 12 දින අංක 1462/8 දරණ අති විශේෂ ගැසට් පත්‍රය.

එල් රි රි ර් සංවිධානයට සම්බන්ධකම් තිබූ ඇතුයි සැකැලිට අත් අඩුගුවට ගත් 11,600 ක් ඇතුයි වාර්තා වේ. මවුන් අත් අඩුගුවට ගත්තේ එකක් ‘යටත් වුවන්’ ඇතින්, එසේත් නැත්තම් ‘ප්‍රහත්ත්ථාපන කළවුරු ලෙස නම් කරන ලද මො පරිමාණ රැඳුම් කළවුරු තුවදී අත් අඩුගුවට ගනු ලැබුවන් විය. බහුතරයක් රැඳුවියන් තමන් බලහන්කාරයෙන් එල් රි රි ර් සංවිධානයට බඳවා ගත් බව ආරක්ෂක අංශ වෙත ප්‍රකාශ කළේයේ. 2011 අගාජ්තු මස හදිසි තීතිය අගෝස් වන වන විට 2,700 කට ආසන්න පිරිසක් මේ අනුව රඳවා ගෙන සිටි අතර 2011 සැප්තැම්බර් වන විට මෙම රඳිවියන් ගේ සංඛ්‍යාව 1,000 දක්වා පහත බැංස තිබු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. (‘ග්‍රී ලංකාව හිටපු ද්‍රීඩ කුරුලිකරුවන් 1,800 ක් තිහැස් කරයි’ ඇසෝසියෝට් ප්‍රේස් 2011 සැප්තැම්බර් 30)

භාරවන තැනැත්තන් රඳවා තබා ගැනීම පිළිබඳ ඉහත කි නියෝග අනුව ප්‍රහරුත්ථාපන ප්‍රහුණුවේම ලබා දෙනු ලබන්නේ රැදුවුම් කළවුරු තුළය. මෙම රදුවියන් හට නීති සාහය ලබා ගැනීම පිශීස අවස්ථාවක් නොලැබුන නිසා මෙම ප්‍රහරුත්ථාපනය බලහත්කාරයෙන් රදුවියන් මත පටවනු ලැබුවක් වන අතර එය මුළුක වශයෙන් ම දැක්වෙන දේශපාලනය පිළිබඳ ඇද යික්ෂණයක් ඇති කිරීමේ ප්‍රත්මිතින් කරන ලද්දක.

සීලිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියට අනුව කිසිම කෙනෙකු අන්තරේම්තික ලෙස සිරහාරයට ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ නොකළ යුතුයි පිළි ගැනේ. එකසත් ජාතින් ගේ මානව නිමිකම් කම්මුව විසින් ඉදිරිපත් කරන ලද අර්ථ නිරුපතනයන්ට අනුව<sup>1</sup> අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් හෝ යම් කිසිවෙක් අන්තරේම්තික ලෙස සිරහාරයට ගැනීම හැඟෙන් හෝ යැයෙන් නිඛෙය ඇති කිරීමකි.

ඉහන කි රදුවයන්ට අමතරව 2009 පුද්ධරිය නීමෙන්මන් සම්ගම, එළු වි වි ර් සංවිධානයේ විවිධ තරුතිරම් වල නායකයන් ලෙස සලකනු ලබන 1,800 ක් දෙනා තුළේවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩුගුවට ගෙන රඳවා තබා සිටින අතර මෙයින් බොහෝ දෙනෙකුට තවමත් ආධිකරණය ඉටිරියේ න්‍යා පවරා නැත.

හා වධහිංසා වන්හි වින්දිතයින් බවට පත් වූ තැනැත්තන්ට හානිපුරණය හා අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම ( වගන්ති 12 හා 13 ) යන වගන්ති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ඇත.

එල් වි එ ර් සංචාරණයන් සමග සම්බන්ධකම් තිබු තැනැත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලබන්නේ කළාතුරකිනි. එසේ කළාතුරකින් හෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන තැනැත්තන් ද බොහෝ විට සාක්ෂි නොමැති කම නිසා නිදහස් කරනු ලබයි. මෙහි දී රුහු සාමාන්‍ය නීතිය ප්‍රකාර කටයුතු නොකොට විශේෂ ගැසට් නිවේදන මගින් පිහිටුවනු ලබන පරිපාලන ක්‍රියාපටිපාටින් මගින් ක්‍රියාකාරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් ඇමුණස්ටී ඉන්වරනැළුනල් සංචාරණය විසින් යොමු කරයි.

අන්තර් ජාතික නීතියට අනුව පරිපාලනය විධිවිධාන මගින් පුද්ගලයන් රඳවා තබා ගැනීම කළ යුත්තේ ඉතාමත් සුවිශේෂ අවස්ථාවක දී එනම්, යම් කිසි බරපතල අනතුරුදෙක තත්ත්වයක් වළක්වා ගැනීම පිණිස සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කළ නොහැකි තම පමණි. ආරක්ෂ හමුද සාමාජිකයින් පමණක් නොව ආරක්ෂ අංශ සමග එක්ව ක්‍රියා කරන ආයුධ සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයින් ද තමන් විවිධ වධහිංසාවන්ට හා අවමන් සහගත සැලකිලිවලට හාර්තය කළ බව නොයෙකුන් අවස්ථාවලදී ඇතැම් යදිවියන්, හෙළුදරව් කොට ඇත.

බලහත්කාර අතුරුදෙහන් කිරීම් හා අධිකරණ-බාහාර සාකන වලට ගොදුරු වන්නන් ගේ මළ කදන් හමුවන අවස්ථාවලදී එම මැත ගරිර දැඩි වධබන්ධනයන්ට ගොදුරු වූ තැනැත්තන් ගේ බව පැහැදිලිව දක්නට ලැබේ.

තවද, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය බොහෝ විට කෙළවර වන්නේ වධහිංසා පැමිණවීමෙන් බවත්, කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි, බලධාරීන් විසින් නොසලකා හරින බවත්, මෙරට කාන්තා මානව අයිතිවාසිකම් ආරක්ෂකයින් නොකඩවාම ඇමුණස්ටී ඉන්වරනැළුනල් සංචාරණය වෙත පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය බහුලව ව්‍යාප්තව ඇතත්, ඒ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් වන්නේ ඉතාමත් කළාතුරකින් බවත්, ඉදිරිපත් වන පැමිණිලි පවා විමර්ශනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් මන්දේශ්සාහි බවත් ඔවුනු තවදුරටත් වාර්තා කරති.

වධහිංසා පැමිණවීම ඇතුළු මානව අයිතිවාසිකම් උල්ලංසණය කරන අපරාධකරුවන්, වරදින් නිදාස්ව සිටිති. වධහිංසා පැමිණවීම ඇතුළු අනෙකුන් මානව හිමිකම උල්ලංසණය කිරීම පිළිබඳ බරපතල වෝදනා විමර්ශනය කිරීමට හා වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන එමට බලධාරීන් අසමත් විම අඛණ්ඩවම සිදුවන්නකි.

වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතින් ගේ තුන්න කමිටුවට ශ්‍රී ලංකා රුහු විසින් අවසාන වරට වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ 2005 දිය. වර්තමාන වාර්තාව 2005 සිට මේ දක්වා විශේෂයෙන් ම 2010-2011 අතර කාලපරිවිෂේෂය තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වධහිංසා පිළිබඳ පැමිණිලි සමාලෝචනය කරයි. මෙම කාලපරිවිෂේෂය තුළ විශේෂයෙන් ම එල් එ එ ර් සැකකරුවන් අත් අඛණ්ඩවාට ගැනීම හා වධහිංසා පැමිණවීම පිළිබඳ නිදර්ශන සහිතව සලකා බලමින් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පවතින නීති රිති හා ජාත්‍යන්තර සම්මුතින් හාවතය ඇගයීමකට ලක් කරයි.

## 2 වධහිංසා පැමිණවීම වැළැක්වීම පිළිබඳ නීතිමය හා පරිපාලනමය රාමුව

ශ්‍රී ලංකා ආණ්ඩුකුම ව්‍යවස්ථාව හා ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීම එරහි සම්මුතිය විසින් වධහිංසා පැමිණවීම බරපතල අපරාධයක් බවට නීතිගත කොට තිබුනත්, මෙම නීති ක්‍රියාත්මක කිරීම පවතින්නේ ඉතාමත් දුර්වල අඩියකය.<sup>2</sup> වධහිංසා වැළැක්වීම පිළිබඳ නීතිමය සහතිකයක් යනු සූන්දර තොටෙන අධිකරණ ක්‍රියාපටිපාටියක් හා නිසි අධිකරණ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමය. නමුත් පසුගිය දිගක තුන තුලම හඳුසි නීතිය හා තුස්කවාදය වැළැක්වීමේ පනත මත රුදුන අධිකරණ ක්‍රියා පිළිවෙත නිසා ඉහතක් තත්ත්වය ඇති වුයේ තැත. 2011 අගෝස්තු 30 වන තෙක් ම වලංගුව පැවති හඳුසි නීති රෙගුලාසි යටතේ බලධාරීන්ට වෛද්‍යනා ඉදිරිපත් කිරීමින් තොරව පුද්ගලයන් දෙලොස් මසක් අත් අඩංගුවේ තබා ගැනීමටත් පුනරුත්ථාපනය කිරීමේ ලේඛලය යටතේ යම් පුද්ගලයෙක් දේ වසරක් කාලයක් රඳවා තබා ගැනීමටත් අවසර ලැබේන.

තවමත් වලංගුව පවතින තුස්කවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙක් දහ අට මාසයක්<sup>3</sup> රඳවා තබා ගැනීමට බලධාරීන් ට බලය ලැබුන අතර වෛද්‍යනා ඉදිරිපත් කරන තුරු කාල සිමාවකින් තොරව<sup>4</sup> යම් පුද්ගලයෙක් රඳවා තබා ගැනීමට ද බලය ලැබේන.

තුස්කවාදය වැළැක්වීමේ පනත යටතේ බලධාරීන්ට රුධියන් තමන්ට අනිමත ස්ථානයක රඳවා තබා ගැනීමටත්, විමර්ශනයන් පැවැත්වෙන අතරතුර සැකකරුවන් එක් රුධුම් මධ්‍යස්ථානයක සිට තවත් රුධුම් මධ්‍යස්ථානයකට ඕනෑම අවස්ථාවක මාරු කිරීමටත් බලය ලැබේනි<sup>5</sup>.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුද සාමාජිකයින් පුරුද්දක් ලෙසට අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් හමුද කද්වුරු, වසා දමන ලද පාසැල් ගොඩනැගිලි, පොද්ගලික නිවාස හා වසා දමන ලද කර්මාන්ත ගාලා වැනි ස්ථානයන් හි රඳවනු ලැබේ. අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් සඳහා රහස්‍ය රුධුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම ශ්‍රී ලංකා ආරක්ෂ අංශ අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රමයකි. මෙම නිලනොවන රුධුම් මධ්‍යස්ථානයන් හි සිදුකරන වධහිංසා හා අනෙකුත් අවමන් සහගත සැලකිලි පැමිණවීම ක්‍රමයක් නැති නිසා ඉවසා සිටීමට ඇත්තෙනි වි සිටිති<sup>6</sup>.

<sup>2</sup> ශ්‍රී ලංකික නීතියුවරියක් වන තීගලි පින්ටෝ ජයවර්ධන 2009 දී සඳහන් කළ පරිදි 'වධහිංසා පැමිණවීම වැළැක්වීමේ පනත මගින් වධහිංසා පැමිණවීම බරපතල අපරාධයක් ලෙසට දක්වා තිබුනත් මෙම පනත මගින් නීතිවත්තයක් ලෙසට කරන බලපෑම සූලිය. 1994 සිට මෙම පනත යටතේ නඩු දානුහතක් පවත්තු ලැබු නමුත් සැකකරුවන් වරදකරුවන් බවට පත් කරන ලද්දේ ඉන් නඩු දෙකක දී පමණක් වන අතර, නඩුකරයන් බොහෝයක් උපරිමාධිකරණයේ පොරාත්තු ලේඛනයේ ලැයිස්තු ගත කොට තිබේ'.-තීගලි පින්ටෝ ජයවර්ධන, *Rule of Law in Decline: Study on Prevalence, Determinants and Causes of Torture and Other Forms of Cruel, Inhuman or Degrading Treatment or Punishment in Sri Lanka, Published by the Rehabilitation and Research Centre for Torture Victims ( RCT ) May 2009*

<sup>3</sup> 1979 අංක 48 දරන තුස්කවාදය වැළැක්වීමේ පනත 9 (1) වගන්තිය

<sup>4</sup> 1979 අංක 48 දරන තුස්කවාදය වැළැක්වීමේ පනත 7 (2) වගන්තිය

<sup>5</sup> 1979 අංක 48 දරන තුස්කවාදය වැළැක්වීමේ පනත 7 (3) වගන්තිය

<sup>6</sup> 1994 හඳුසි නීති පනතට 2000 වසරට දී සිදුකරන ලද සංයෝධනයක් මගින් අත් අඩංගුවට ගනු ලැබු තැනැත්තන් රඳවා තබන ස්ථාන නිල වරයෙන් ප්‍රකාශයට පත් කළ ස්ථාන විය යුතුයැයි නියම කරන ලදී. මේ අනුව අන්තර ජාතික රතු කුරුස සංවිධානය හා ශ්‍රී ලංකාවේ මානව නිමිකම් කොමිෂම වැනි සංවිධාන වලට රුධියන් පරික්ෂා කිරීමට ඉඩකඩ සැලසෙන්නේ යැයි ද එමගින් අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් වධහිංසා වලට ගොදුරු වීම වැළැක්වීය හැකියැයි ද පිළි ගැනීන. නමුත් හාවතයේ දී සිදුවයේ පොලිස්පතිවරයා විසින් කළින් කලට රුධුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යාමට අනුබල දෙන ලැබේමයි.

අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස තිබෙන රෙගුලාසි හා ක්‍රියාපටිපාටින් නීති ප්‍රස්තකයට දැනටමත් ඇතුළත්ය. ඒ අනුව අත් අඩංගුවට ගනු ලබන තැනැත්තෙක් එසේ අත් අඩංගුවට ගනු ලබන හේතුව දැනුම් දිය යුතුය; අත් අඩංගුවට ගනු ලබන තැනැත්තාට සිය කාලතුළුයන්ට හා මිතුයින් සමග කාරා බහ කිරීමට ඉඩකඩ දිය යුතුය; අත් අඩංගුවට ගෙන පැය විසිහතරක් ඇතුළත අධිකරණයකට ඉදිරිපත් කොට රැඳවුම් නියෝගයක් ලබා ගත යුතු අතර, සැකකරුට නීති සාහය ලබා ගැනීමට පහසුකම් සලසා දීම යන කාරණා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ගරු කළ යුතු යැයි අපේක්ෂා කෙරේ. නමුත් මේ කාරණා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් නොකඩවාම නොසලකා හරිනු ලැබේ. මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම අන්තර් ජාතික නීතිය උල්ලාසණය කිරීමකි. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ යම්කිසි තැනැත්තෙක් අත් අඩංගුවට ගත් පසු මහුව හේ ඇයට නීතියෙන් සහාය ලබා ගැනීමට තිබෙන ඉඩකඩ අනුරන අතර කාලතුළුයන්ට හා මිතුයින් සමග කාරාභහ කිරීමට ද ඉඩක් නොදීමයි. සැකකරු නොයෙක් අවමන් සහගත සැලකිලිවලට ගොදුරු කරන අතර ඒ සියල්ල කෙළවර වන්නේ වධහිංසා වලට හාජනය කිරීමෙනි. මෙම අවතිතික ක්‍රියාවලියේ දී සමහර සැකකරුවන් මිය යයි. එසේත් නැත්තම් බරපතල ලෙස තුවාල ලබා සඳකාලික අංග විකලත්වයකට පත් වෙයි. මෙම අවමන් සහගත සැලකිලි කවත් උත්සන්න වේයැයි යන සැකයෙන් බොහෝ විට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පවා තම සේවාදායකයා අත් අඩංගුවේ දී කෘෂි වධහිංසාවන්ට ගොදුරු වූ බව වාර්තා නොකරයි. කවත් සමහර සැකකරුවන් වධහිංසා වලින් මිදිමේ උපායක් ලෙසට තමන් නොකළ වරදවල් පවා පිළි ගත් අවස්ථා වාර්තා වෙයි.

ශ්‍රී ලංකා සාක්ෂි පනතට අනුව යම්කිසි අත් අඩංගුවේ පසුවන සැකකරුවෙක් මහෙස්ත්‍යත්වරයෙක් ඉදිරියේ නැර පොලිස් හේ රජයේ නිලධාරියෙක් ඉදිරියේ කරනු ලබන පාපොච්චාරණයක් වලංගු ප්‍රකාශයක් වශයෙන් පිළි නොගනි<sup>7</sup>. නමුත් මෙබදු සාක්ෂි තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතියනුකුල සාක්ෂි වශයෙන් පිළි ගනිති. සාමාන්‍ය පිළිගත් නීති සම්පූද්‍යයන්ට අනුව 'බල කිරීම, තරුණ යටතේ හේ ලාභ ප්‍රයෝග්‍රන ලැබීමේ අරමුණීන්' කරන ලද ප්‍රකාශ අධිකරණයන් ඉදිරියේ වලංගු ප්‍රකාශ වශයෙන් පිළි නොගනි. නමුත් මෙම නීතිමය සම්පූද්‍ය බිඳී දම්මීන් තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යම්කිසි සාක්ෂියක් බල කිරීම, තරුණය කිරීම යටතේ හේ ලාභ ප්‍රයෝග්‍රන ලබා ගැනීමේ අරමුණීන් කරන ලද්දක් බව ඔප්පු කිරීමේ බර විනෑදිත සැකකරුවම පැවරේ.

ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන්ට යුද්ධ හමුද්‍රව විසින් සලකන ලද ආකාරය විවේචනය කරන ලදායි යන වෛද්‍යතාව මත මාධ්‍යවේදී ඒ තිස්සනායගම්ම එරෙහිව 2010 දී තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවේ ප්‍රධාන සාක්ෂිය වූයේ, මහු විසින්ම ආරක්ෂක අංග වෙත ලබා දෙන ලද කට උත්තරයයි. තිස්සනායගම් අධිකරණය ඉදිරියේ දී මෙම කට උත්තරය ලබා ගන්නා ලද්දේ තමාව දැඩි පිඩිනයකට හසු කිරීමෙන් පසු සිය කැමැත්තකින් නොරව යැයි කියා සිටියේය. නමුත් අධිකරණය මෙම තරුණය පිළි නොගත්තේ තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එබදු සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලි පක්ෂයට අවසර තිබෙන බැවිනි. මෙම නඩු විභාගය අවසානයේ දී තිස්සනායගම් බරපතල වැඩ ඇතිව අවුරුදු 20ක සිර දැඩිවමකට යටත් කරන ලදී. මෙම නඩු විභාගය පිළිබඳව දේශීයට මෙන් ම ජාත්‍යයන්තරව ද පැන නැගුන විරෝධතා නිසා අවසානයේ දී තිස්සනායගම් හට ජනාධිපති සමාවක් දෙන ලද අතර සිරෙන් නිදහස් වූ තිස්සනායගම් ශ්‍රී ලංකාව අනහැර විදේශ ගත වූයේය.

සැකකරුවන් ගෙන් ලබා ගන්නා පාපොච්චාරණ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම ආරක්ෂක අංග විසින් අනුගමනය කරන ප්‍රජාදක් බවට පත් වි තිබේ. නමුත් නඩු පැවරීම පිණිස අවශ්‍ය වෙනත් සාක්ෂි පිළිබඳව

<sup>7</sup> ශ්‍රී ලංකාවේ සාක්ෂි ආයා පනත 25 වන හා 26 වන වගන්ති

විමර්ශන කටයුතු අවසන් තොකරන බැවින්, නඩු පැවරීමකින් තොරව සැකකරුවන් දිර්ස කාලයක් අත් අඩංගුවේ තබා ගනු ලබයි.

ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ පසු වන්නන්, වධහිංසා වලට භාජන විමට තවත් හේතුවක් නම්, වැරදි කරනු ලබන පොලිසිය හා හමුදා නිලධාරීන් ට එරෙහිව කිසිම නීතියානුකූල පියවරක් තොගැනීමයි. ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් සිදු කරනු ලබන වධහිංසා පැමිණ විම පිළිබඳ පැමිණිලි විභාග කිරීම පිණිස එලදය හා ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවා තොමැත. මෙම තත්ත්වය වඩාත් නරක අතට හරවමින් 2006 දි පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනු ලැබේය. එහි ප්‍රතිච්ලය වූයේ සිවිල් නීතිය හා සාමය රකින පොලිසිය හා ආරක්ෂක මෙහෙවරක් ඉටු කරන යුද්ධ හමුදාව අතර තිබු දුරස්ථාවය බොඳ වී යාමන්, පොලිසිය සංපුර්වම විධායකයේ බලපැමට ලක් විමත්ය.

විශේෂයෙන් ම එල් රි රී ර් සැකකරුවන්ට, මෙලෙස දිර්ස කාලයක් නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමත් බාහිර ලෝකය සමග ගණුදෙනු කිරීමත් අහුරා තිබේ. මේ නිසා ඔවුනු වධහිංසාවන් ට ගොදුරු විමට තිබෙන ඉඩකඩ වැඩිය. එල් රි රී ර් ර් සැකකරුවන් බොහෝ දෙනෙක් හෙළිදරව් තොකරන ලද නීතියානුකූල තොවන රුදුවුම් මධ්‍යස්ථානයන් හි රඳවා සිටියි. මෙවැනි සැකකරුවන් ඉතා පහසුවෙන් වධහිංසනයට, බලහත්කාර අතුරුදහන් කිරීම හා අධිකරණ-බාහා සාතනයන්ට ගොදුරු වෙයි.

### 3 වධහිංසා පැමිණවීමට එරෙහි සම්මුතිය 1 වන හා 16 වන වගන්ති

වධහිංසා පැමිණ විමට එරෙහි සම්මුතියේ 1 වන වගන්තිය 'වධහිංසා පැමිණවීම' යනු කුමක් දැයි තිර්වවනය කරයි. ඒ අනුව 'රජයේ නිලධාරියෙක් හෝ ඔහුගේ අනුමැතිය ඇතිව වෙනත් තැනැත්තෙක් විසින් කිසිම තැනැත්තෙකු ගෙන් තමා පිළිබඳව හෝ වෙනත් පාර්ශවයක් පිළිබඳව තොරතුරු හෝ පාපෝච්චාරණයක් ලබා ගැනීම පිණිස ගාරීකව වේදනාවක්, කැක්කමක් හෝ මානසික පිඩාවක් ඇති කිරීම පිණිස සිතාමතා පහර දීම, ඔහු හෝ ඇය විසින් කරන ලදයි හෝ තෙවන පාර්ශවයක් විසින් කරන ලදයි අනුමාන කරන යම් ක්‍රියාවකට අධිකරණ-බාහා දැඩුවුම් පැමිණවීම, තැනිගැනීවීම, බල කිරීම හෝ කුමන ආකාරයක හෝ වෙනස්කමකට භාජනය කිරීම මෙම සම්මුතිය යටතේ වධහිංසා පැමිණවීම වශයෙන් සලකනු ලැබේ.

16 වන වගන්තිය මෙම සම්මුතිය සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයන් ගේ වගකීම පැහැදිලි කරයි. ඒ අනුව සැම රාජ්‍ය පාර්ශවයක් ම සිය බල ප්‍රදේශය තුළ රජයේ නිලධාරියෙකු හෝ අවසර ලත් එසේන් නැත්තම් අනුබල ලත් තැනැත්තෙක් විසින් කිසිම පුද්ගලයෙකු ක්‍රියා අවමන් සහගත හා අමානුෂික වධහිංසා පැමිණ විමක් ලෙස අර්ථ දැක්විය හැකි ආකාරයේ දැඩුවුම් පැමිණවීමකට ක්‍රියා කිරීම වැළැක්විය යුතුය.

මෙම වගන්ති දෙක අනුසාරයෙන් ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණ විම පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කළ හැකිය.

පොලිසිය හා ආරක්ෂක හමුද විසින් සැකකරුවන්ට වධහිංසා පැමිණවීම හා අවමන් සහගත ලෙස සැලකීම එදිනෙද අසන්නට ලැබෙන පුවතකි. ඇමුණස්ටි ඉත්ටරනැළුනල් සංවිධානය වසර කිහිපයක සිටම ශ්‍රී ලංකාවේ පොලිසිය හා ආරක්ෂක අංශ විසින් සැකකරුවන්ට වධහිංසා පැමිණවීම පිණිස අනුගමනය කරන මිලේෂ ක්‍රම හා විධි පිළිබඳ තොරතුරු එක් රස් කර ඇත. බුටි පාවහන් හෝ වෙනත් මොට්ට මෙවලම් වලින් පහර දීම, විදුලි සැර ඇල්ලීම, කාන්තා සැකකාරියන් දුෂ්චරණය කිරීම ඇතුළු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලිංගික අඩංගුවීම් කිරීම, දෙපයින් එල්ලා පහර දීම, මිරිස් කුවු හෝ ඉන්දන බලහත්කාරයෙන් ආශ්‍රාස කිරීමට සැලැස්වීම යනාදිය ඉතාමත් සුළුහාව අනුගමනය කරන ක්‍රම වශයෙන් වාර්තා වේ.

2010 වර්ෂය තුළ පමණක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ බරපතල අපරාධ පිළිබඳ සැකකරුවන් දස දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අද්හත අන්දමින් පොලිස් අත්අඩංගුවේ සිටිය ද මිය ගිය බවට වාර්තා වෙයි. අවස්ථා කිහිපයකීම පොලිසිය කියා සිටියේ තමන් අත් අඩංගුවට ගත් සැකකරු සගවා තිබෙන ආයුධ පෙන්වීමට ගිය ගමනේ ද පෙරපා තමන්ට පහර දීමට තැන් කළ නිසා ආත්ම ආරක්ෂාවට තබන ලද වෙබි තැබුමකින් සැකකරු මිය ගිය බවයි.<sup>8</sup> 2011 ඔක්තෝබර් 3 වන දින මොරටුව පොලිසියට අනුපුක්තව සිටි පොලිස් නිලධාරියකු සාතනය කිරීම පිළිබඳව සැකපිට අත් අඩංගුවට ගත් ලලිත් සුසන්ත, විමර්ශන පැවැත්වෙන අතරතුර දී 'සගවා තිබෙන ආයුධ' පෙන්වීම පිණිස බොල්ගොඩ දුවට බෝට්ටුවකින් ගෙන යන ලදී.ගග මැද දී පලා යාමට තැන් කළ හෙතෙම දියේ හිලි මිය ගිය බව පොලිසිය වාර්තා කළේය.<sup>9</sup>

ශ්‍රී ලංකාවේ සිවිල් සංචාරක කිහිපයක්ම පොලිස් වධහිංසා පැමිණවීම පිළිබඳ සිද්ධීන් තියාමනය කරයි. අවස්ථා කිහිපයකීම මෙම සංචාරක විසින් වින්දිතයින් ගේ මුළුක අයිතිවාසිකම් උල්ලංසනය විම සම්බන්ධයෙන් ග්‍රේෂ්‍යාධිකරණය වෙත ඉල්ලීම ඉදිරිපත් කරන ලද්දේය. සලකා බැඳු ඇතැම් ඉල්ලීම සම්බන්ධයෙන් ග්‍රේෂ්‍යාධිකරණය පැමිණිලිකරුට පක්ෂව තීන්දු කරමින් වන්දි ගෙවන ලෙස වගරත්තරකරුට තියම කළේය. එහෙත් සිදු වූ 'අලාභය සාපේක්ෂකව' තියම කරන ලද මුළුමය වන්දිය අප්‍රමාණවත්ය. කෙසේ වෙතන් මෙම පියවරවල්, පොලිස් වධහිංසා පැමිණවීම පහළ දමා ගැනීමට හෝ ඒ පිළිබඳ වගවීම සම්බන්ධයෙන් බලපැමක් කිරීමට තරම් ප්‍රමාණයන් තොවීය<sup>10</sup>.

### වධහිංසා වලට ගොදුරු වීමේ අනතුර:

ඇම්නස්ට්‍රි ඉන්වර්නැෂනල් සංචාරක වධහිංසා වලට ගොදුරු වීමට ඉඩ ඇති කණ්ඩායම කිහිපයක් හඳුනා ගෙන තිබේ.

### ආණ්ඩු විරෝධීන් යැයි අනුමාන කරන තැනැත්තන්ට වධහිංසා කිරීමේ අවදුනම:

ආණ්ඩු විරෝධීන් ලෙසට බලධාරීන් විසින් හංච්ඡ ගසන තැනැත්තන් වධහිංසනයට භාජනය විම සම්බන්ධයෙන් දැඩි අවදානමකට මුහුණ දෙනි. මෙම ගණයට දේශපාලන හා වෘත්තීය සම්මිත ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂකයින් හා නිධහස් මාධ්‍යවේදීන් ඇතුළත් වේ. මෙලෙස හංච්ඡ ගසන තැනැත්තන් එක්කේ ආරක්ෂක හමුද විසින් හෝ එසේ නැත්තම ඔවුන් ගේ අනුග්‍රහය ලබන මැර කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන වධහිංසා පැමිණ වීම නිරන්තරයෙන් ම වාර්තා වේ<sup>11</sup>.

<sup>8</sup> ඇම්නස්ට්‍රි ඉන්වර්නැෂනල් සංචාරකය - 2011 ජනත් මානව හිමිකම් ප්‍රගති වාර්තාව [http://files.amnesty.org/air11/air\\_2011\\_countryreports\\_en.pdf](http://files.amnesty.org/air11/air_2011_countryreports_en.pdf) පිටු 301-304

මෙම වාර්තාවේ රාජ්‍ය තොවන සංචාරකයක් වන ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනය කළ 2010 සැප්තැම්බර් මස පොලිසිය විසින් සාතනය කරන ලද මාතලේ සුරේෂ ක්‍රමාර, ඇඹිලිපිටියේ අර්ථ්‍ය ප්‍රසන්න, හංච්ඡලේ ලක්ෂ්මන්, සාතන උදාහරණ වගයෙන් උප්පා දක්වා තිබේ.

<sup>9</sup> The Island October 4 2011

<sup>10</sup> 'නිදුරුනයක් වගයෙන් වන්දසේන විසින් ඉදිරිපත් කරන ලද මුළුක අයිතිවාසිකම් පෙන්සම සඳහන් කළ ගැනීය.' 2007 ජූනි 27වන දින, අවමංගලයකට සහභාගි වීම පිණිස යෙන් සිටි පැමිණිලිකරුට බදුරුලිය පොලිසියට අනුපුක්ත තිලධාරීන් සතර දෙනෙක් විසින් පහර දෙන ලදී. මින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යකඩ විළ්දුවක් යෙදු ලි පොල්කින් පැමිණිලිකරුට පහර දුන් අතර මෙම සිද්ධීය සිලිබඳ පැමිණිලි තොකරන ලෙසට තරජනය කළේය. එහෙත් වේදිනාව ඉවසා ගත තොහැකි වූ පැමිණිලිකරු වෙවදා ප්‍රතිකාර ගත් අතර වෙවදා වාර්තා වලට අනුව ගරිය අභ්‍යන්තර රුධිරය වාහනය වීම වාර්තා වි තිබුනි. අධිකරණය විසින් පැමිණිලිකරුට ආණ්ඩුම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය ප්‍රකාර අයිතිවාසිකම් උල්ලංසනය වීම සිදුවී තිබෙන බව තීන්දු කරමින් ඔහුට රුහුයන් රුහුයල් 75,000 මුදලක් ගෙවීමට තියම කළේය. SC (FR) Application No 258/2007

<sup>11</sup> 'නිදහස් මාධ්‍ය කන්ඩායම වල වාර්තාවන් ව අනුව 2004 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 16 දෙනෙකු හා ජනමාධ්‍යයට සම්බන්ධ තවත් 19 දෙනෙකු තානුනන සාතකියින් විසින් සාතනය කොට ඇතුළු වාර්තා වේ. මෙම සිද්ධීන් ගෙන් කිසිවක් නිසි පරිදි පොලිසිය විසින් විමර්ශනය තොකරන ලදී.

ශ්‍රී ලංකා ආණ්ඩුව ජනමාධ්‍යවේදීන් ව සළකන ආකාරය පිළිබඳ ප්‍රබල විවේචනයක් වූද, ශ්‍රී ලංකා වෘත්තීය පුවත් පත් කළාවේදීන් ගේ සංගමයේ ප්‍රධානීයා ද වූ පෝදේදල ජයන්ත, 2009 ජුනි මාසයේ දී ආයුධ සහනද්ධ පිරිසක් විසින් පැහැර ගෙන ගොස් වධහිංසා පමුණුවන ලදී. මෙම සිද්ධියේ දී ඔහු ගේ ආණ්ඩුව විවේචනය කරන ක්‍රියා කළාපය අත් හිටුවන ලෙසට තර්ජනය කරන ලද අතර, දුවුවමක් වශයෙන් අතැශ්‍රී ක්‍රියා දුම්මෙය. තමා මුහුණ දුන් මෙම බියකරු අත් දැකිම 2011 අප්‍රේල් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනමාධ්‍යවේදය හදුරන සිසුන් පිරිසක් ඉදිරියේ දී මෙසේ ප්‍රකාශ කළේය. 'මම වධහිංසා පමුණුවන ලද අතර මගේ වම් පාදය බේඛින. මම අද ඇවේදින්නේ පාදයේ අස්ථීන් එකට බැඳ දමන ලද වානේ පටිටමකට පින් සිදුවෙන්නටය. මින් නතර නොවු ඔවුන් මගේ ගරිරය මතට ඇසිඩ් වත් කළේය. මගේ රුවුල හා කොන්චය අතරින් පතර කපා දමා ඒ කොස් ගස් මට ආස්ථාස කරන මෙන් බල කළේය. එහි ප්‍රතිඵ්‍යුතු වූයේ අද දක්වාමත් මම තදබල හාද වේදනාවකින් පෙළිමයි. මම සිහිමුරුපා වූ විට මා මලේ යැයි සිතා මගේ අප්‍රණානික සිරුර අගලකට විසි කොට පලා ගොස් තිබුනි'.<sup>12</sup>

### දේශපාලන රකවරණ අයදුම් පත් ප්‍රතික්ෂේප වූ තැනැත්තන් වධහිංසාවලට මුහුණ දීමේ අවධනම:

දේශපාලන රකවරණ පතා විදේශ ගත ව සිට සිය අයදුම්පත් ප්‍රතික්ෂේප වූ ශ්‍රී ලංකිකයින් නැවත සියරට බලා පැමිණී විට ඔවුහු බලන්කාරයෙන් රදවා තබා ගෙන වධහිංසා වලට හාජනය කිරීමේ අනතුරුක් තිබේ.

නිදර්ශනයක් වශයෙන් 2009 දී දේශපාලන රකවරණ පතා ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටින්නේ යැයි සැක පිට ශ්‍රී ලංකික සරණාගතයින් රගත් නොකාවක් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අංශවට ගන්නා ලදී. මෙම නොකාවහි ගමන් ගත් සුමිත් මෙන්ඩිස් හා ඉන්දික මෙන්ඩිස් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ක්‍රිස්මස් දුපතෙහි රදවා තැබේ. මෙම දෙපාල ඕස්ට්‍රේලියාවේ දේශපාලන රකවරණ ඉල්ලා ඉදිරිපත් කරන ලද අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔවුහු අවසානයේ දී ශ්‍රී ලංකාවට පිළුවහා කළේය. කුවනායක ගුවන් නොවු පොලට පැමිණී ඔවුන් එහිදි අත් අංශවට ගෙන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට බාර දුන්නේය. සුමිත් මෙන්ඩිස් නිදහස් කරනු ලැබූ නමුත් ඉන්දික මෙන්ඩිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට වධහිංසා පැමිණී වූ බවත් එහි ප්‍රතිඵ්‍යුතුක් වශයෙන් කන් වල දේශ හට ගත් බවත් කියා සිටියේය. රිමාන්ඩ් හාරයට පත් කරන ලද ඉන්දික මෙන්ඩිස් මේග්‍රුව රිමාන්ඩ් සිර මැදිරියට මාස අටක කාලයක් රදවා තැබේ. 2010 අගෝස්තු 14 වන දින මෙම සොහොයුරුන් දෙපාල යලින් ඕස්ට්‍රේලියාව බලා යාමට සැලසුම් කරන ලද්දේය යන වෝදනාව මත අත් අංශවට ගත්තේය. මෙම අවස්ථාවේදීන් සුමිත් මෙන්ඩිස් තමාට දින හයක් තිස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විවිධ වධහිංසා පමුණුවන ලද බව කියා සිටියේය.

### එල් රි රි රාක්ෂික සැකකරුවන් වධහිංසාවන්ට මුහුණ දීමේ අවධනම:

අත්අංශවට ගනු ලබන එල් රි රි රාක්ෂික සැකකරුවන් වධහිංසා හා වෙනත් අවමන් සහගත සැලකිලිවලට ගොදුරු විමේ දුඩී අවධනමක් තිබේ. එල් රි රි රාක්ෂික සැකකරුවන් තුස්ත විමර්ශන එකකය හා යුද්ධ හමුදුව විසින් පවත්වා ගෙන යන රුධුම් මධ්‍යස්ථානයන් හි ඩුදකළාව සිර අඩස්සියේ තබනු ලබයි. එල් රි රි රාක්ෂික සැකකරුවන් ඉතා දිර්ස කාලයක් ප්‍රශ්න කිරීම් වලට හාජනය වන අතර ඔවුන්ට දක්ෂ හා කෘතභස්ත නීති ආධාර නොලැබෙන අතර සිය ප්‍රවුල් වල සාමාජිකයින් හෝ ස්වාධීන නිරික්ෂකයින් මූණ ගැසීමට අවස්ථාවක් ද නොලබයි.

<sup>12</sup> Sri Lankan journalist speaks of attacks on media," Iowa State Daily.com, Posted: Monday, April 11, 2011 5:21 pm | Updated: 12:03 pm, Fri Apr 15, 2011; [http://www.iowastatedaily.com/news/article\\_4e797578-648b-11e0-91ae-001cc4c002eo.html](http://www.iowastatedaily.com/news/article_4e797578-648b-11e0-91ae-001cc4c002eo.html)

ඇම්නස්ටරි ඉන්ටර්නැළුනල් සංවිධානය ශ්‍රී ලංකාවේ පූද්ධිය ආස්ථිත මානව හිමිකම් උල්ලාස්ථානයෙහි පිළිබඳ අධ්‍යනයන් හි දි දිරස කාලයක් නිරත වි සිටියි. මෙහි දි රුධියන් ගේ හා බලහත්කාර අතුරුදහන් විම් වලට ගොඹුරු වූ පවුල් සාමාජිකයින් විසින් සපයන ලද තොරතුරු ද, අති විශාල සංඛ්‍යාවක් එකතු කොට ඇත. පහත දැක්වෙන්නේ ඒ අතරින් තෝරා ගත් නිදරණ කිහිපයකි.

## නිදරණ අංක 1

### එල් රි රි ර් සංවිධානයට ආධාර කිරීම නිසා වධහිංසා පැමිණවීම

ශ්‍රී ලංකික ද්‍රව්‍ය ජාතිකයෙක් වූ හතලිස් භැවිරිදි රෝසි මනේකුමාර සමාදනම් තුස්ත විමර්ශන එකකය විසින් අත් අඩංගුවට ගනු ලෙන්නේ 2007 සැප්තැම්බර මාසයේදිය. 'මාව අත් අඩංගුවට ගත්තට පස්සේ තදින් පහර දුන්නා. ඉකාමත් නින්දිත විධියට සැලකුවා. මාව අවුරුද්දකට වැඩිය නඩු පවරන්නේ' නැතිව අත් අඩංගුවේ තියා ගෙන හිටියා. මට කිසිම නීතියූ සාහයක් ලබා ගත්තට අවසර දුන්නේ නැතැතිව මුළු ද්‍රව්‍ය තිස්සේම මට මංවු දළා තිබුණේ. නිලධාරීන් මහත්වරුළු ගොල්ලන්ට හිතෙන හිතෙන වේලාවට මට පහර දුන්නා. රු වුනාම මගේ එක අතක් මේසයකට ගැට ගහලා ද්‍රව්‍යවා. සමහර ද්‍රව්‍ය වලට මගේ එක් අතක් උස්සලා බෙල්ල වට්ටි ඔත්තා මිනු ද්‍රව්‍ය ද්‍රව්‍යවා. රට පස්සේ අනිත් උරිසට බර පටවිනවා.'

බුස්සේ දි මාව හිර කර තිබුණේ වැසිකිලි නැති කාමරයක. මට බොතලයකුයි පොලිතින් බැඟ් එකකුයි දිලා තිබුනා. මුළු බුස්ස කඩුවරේම හිටිය රුධියන් 160කට තිබුණේ වැසිකිලි තුනයි.'

සාමාදනම් විසින් කළ ප්‍රකාශයක් උප්පා දක්වන කැනඩා මාධ්‍ය වාර්තාවකට<sup>13</sup> අනුව ඔහු සමග සිටි අනෙකුත් රුධියන්ට බොහෝ විට තුළට පිති වලින් හා තද රබර පොල් වලින් පහර දි තිබුනි. සංඝ් විදුලී රහන් ඇතිලි වල ගැට ගැසීමක්, ඇතැම් රුධියන් ගේ ගුද මාර්ගයෙන් යක්ඩ කුරු ඇතුළත් කිරීමත් කරනු ලැබේන.

සාමාදනම් හට නගා තිබු වෝද්‍යාව වුයේ එල් රි රි ර් සංවිධානයට විද්‍යුත් උපකරණ ආනයනය කිරීමට උපකාර කළේය යන්නයි. ඔහු මෙම වෝද්‍යාව ප්‍රතික්ෂේප කළේය. තමා ගේ ප්‍රකාශය සිය කැමැත්තෙන් කළ එකක් නොවන බවත්, සිය අන්සන බලහත්කාරයෙන් යොදු බවත්, තමා ගේ නීතියූයින් පවා වරද පිළි ගන්නා මෙන් උපදෙස් දුන් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. නඩු විභාගය අවසානයේ දි ඔහුට ලක්ෂ පහක ද්‍රව්‍යක් තියම කරන ලදී.

සාමාදනම් විසින් විස්තර කරන ලද වධහිංසා පමුණුවාන විධි ඇම්නස්ටරි ඉන්ටර්නැළුනල් සංවිධානය විසින් මෙතෙකක් පළ කරන ලද අධ්‍යයන වාර්තා හා මැනවින් සැසදේ.<sup>14</sup>

## නිදරණ අංක 2:

### එල් රි රි ර් සැකකරුවකුට බන්ධනාගාරයේ දි පහර දීම හා වධහිංසා පැමිණවීම

වි ගනේෂන්<sup>15</sup> 2002 දි එල් රි රි ර් සංවිධානය විසින් පැහැර ගෙන ගොස් වසර දෙකක පමණ කාලයක් ගොවිපළක බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි තැනැත්තෙකි. ඔහු ඇම්නස්ටරි ඉන්ටර්නැළුනල් සංවිධානය වෙත කළ ප්‍රකාශයට අනුව, 2008 ජූනි මස 19 වන දින සුදු වැන් රුධියින් පැමිණී නායුනන පිරිසක් විසින් ඔහුව පැහැර ගෙන ගොස් කොළඹ වරාය පොලිසියට හාර දෙන ලද්දේ.එහි දි මහේස්ත්‍රාත් වරයෙක් වෙත ඉදිරිපත් නොකර දින 28ක් එහි රඳවා තබනු ලැබේය. පොලිසිය ඔහු එල් රි රි මිල්ටරි අංශයේ සාමාජිකයෙක්

<sup>13</sup> "Canadian detainee wants probe into detention and alleged torture in Sri Lanka," National Post, 21 July 2011 <http://news.nationalpost.com/2011/07/01/canadian-detainee-wants-probe-into-detention-and-alleged-torture-in-sri-lanka/#more-74988>

<sup>14</sup> නිදරණයක් වශයෙන් බලන්න Sri Lanka: Torture in custody, 31 May 1999, ASA 37/010/1999

<http://www.amnesty.org/en/library/asset/ASA37/010/1999/en/e0d58d47-e1d8-11dd-a03a-6b5b1e49bce3/asa370101999en.html>

<sup>15</sup> අන්ටර්ට නාමයකි.

හා ඔත්තුකරුවෙක් බවට ඔහුට වෝදනා කළේය. තමා එල් රි රී ඊ සංචිතය විසින් පැහැර ගෙන ගිය බව පිළිගත් නමුත් තමාට ඉදිරිපත් කරන ලද අනෙක් වෝදනා ඔහු විසින් ප්‍රතික් පේෂ කරන ලදී. ඔහුට තදබල ලෙස වධිංසා පමුණුවනු ලැබේන. වරෙක ඉත්තින පෙග වූ බැගයක ඔහු ගේ හිස ඔබා තැබේය. පොලු වලින් මුළු ගරිරයටත් යටි පත්‍රවලත් පහර දුන්නේය. විදුලි සැර ගිරියට කවන ලද අතර අන්ති කොළඹ විදුලි හිටරයක් ප්‍රාථමික වශයෙන් කොන්දේ, දෙපා හා පාද වලද තදබල වේදනාවක් ඇති විය. ජුත් මස 28 දින ගන්ෂන් ගේ පවුලේ අයට ඔහුට මුණ ගැසීමට අවසර දෙන විට ඔහු ගරිරයේ දුඩී වේදනාවක් පෙළෙමින් සිටියේය.

2008 ජුත් 22 වන දින කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් හාරයට පත් කළේය.

2009 නොවැම්බර් 13 දින බන්ධනාගාර නිලධාරීන් ගේ ගන්ෂන් ඇතුළු ද්‍රව්‍ය සිරකරුවන් අට දෙනෙකු ගේ නම් හඩු නගා කියවා සිංහල සිරකරුවන්ට බාර දෙන ලදී. බන්ධනාගාර නිලධාරීන් ගේ උපදෙස් මත, අනෙක් සිරකරුවන් විසින් ඔහුට තදබල ලෙස පහර දුන්නේය.

ගන්ෂන් විසින් මුලික අධිකිවාසිකම් පෙන්සමක් ඉදිරිපත් කරමින් තමා අත්තනොමතිකව සිරහාරයට ගෙන රඳවා තබා ගත් බවත්, ක්‍රෘමාත්මක වධිංසාවන්ට හාජනය කළ බවත් කියා සිටියේය. 2010 ජුත් මස 22 වන දින ගන්ෂන් වසර දෙකක කාලයක් රඳවා ගෙන සිට රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස් කළේය. මුලික අධිකිවාසිකම් පෙන්සම පවත්වා ගෙන යන කාලය තුළත් ඉන් අනතුරුවත් ගන්ෂන් නිරන්තරයෙන් ම බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ආරක්ෂ අංග නිලධාරීන් ගේ තාවන පිළිනයන්ට ගොඳුරු වූ අතර අවසානයේදී රට අතහැර විදේශීය රටකට පළා ගියේය.

#### **නිදර්ශන අංක 3 කාන්තා හිංසනය, ලිංගික හිරිහැර හා ස්ත්‍රී දුෂ්ඨය**

එක් උතුරෙහි පදිංචි මිත්ත්තීයක් ඇමුණස්ටි ඉන්ටර්නැඡනල් සංචිතයට ප්‍රකාශයක් කරමින්, තමා ඇතුළු අවතුන් කාන්තාවන් 2009 දී යුද්ධ හමුදව විසින් අත් අඩංගුවට ගත් බවත් තමන් ඇතුළු අනෙකුත් කාන්තාවන් සම්පූර්ණයෙන් ම නිරුවත් කොට පෙළ ගසා තබා ලිංගික හිරිහැර කරමින් අවසානයේ දී සිය මිනිබිරියන් ඉදිරියේ තමා දුෂ්ඨය කළ බවත් කියා සිටියේය.<sup>16</sup>

#### **නිදර්ශන අංක 4 එල් රි රී ඊ යට බලහත්කාරයෙන් බඳවා ගත් කැනැත්තෙකුට එල් රි රී ඊ සාමාජිකයෙකු යැයි සලකා වධිංසා පැමිණවීම:**

ඇමුණස්ටි ඉන්ටර්නැඡනල් සංචිතය වෙත සහන සේවකයෙක් විසින් එල් රි රී ඊ විසින් බලහත්කාරයෙන් බඳවා ගන්නා ලද තිස් හැවිරිදී තරුණයෙක් කළ පාපොච්චරණයක් ඉදිරිපත් කරන ලදී. ඔහු එල් රි රී ඊ සංචිතය 2007 දී බලහත්කාරයෙන් බඳවා ගන්නා ලද කැනැත්තෙකි. 2009 දී ආරක්ෂක අංග විසින් ඔහුට අත් අඩංගුවට ගන්නා ලදී. අත් අඩංගුවේ දී කරනු ලැබූ වධිංසා නිසා ඔහුගේ කන් අඩි පුපුරා ගොස් සම්පූර්ණයෙන් ම ග්‍රවණාබාධිතයෙක් වූ අතර උකුල් ඇටයක් කැඩීම නිසා අංග විකල කැනැත්තක් බවට පත් විය. මෙම පෙන්සම ඉදිරිපත් කරන අවස්ථාව වන විට ඔහු මානසික ආබාධිතයෙක් බවට පත් වි සිටියේය<sup>17</sup>.

<sup>16</sup> සම්මුඛ සාකච්ඡාවකින් උප්පටා ගන්නා ලදී.

<sup>17</sup> 2010 මාර්තු -සහන සේවකයෙක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකි. සම්පූර්ණ වාර්තාව ඇමුණස්ටි ඉන්ටර්නැඡනල් සතුව තිබේ.

ଆଜିଯାଙ୍କ ମାନ୍ୟ ହିତକମି କୋମିଶନ୍ ସହାଯ ଲିଙ୍ଗନ୍ ଦୂରୀପତ୍ର କରନ ଲେ ନିର୍ଦ୍ଦରଶନଃ

මානව හිමිකම් පිළිබඳ තියාමනය කරන ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොටෙන සංවිධාන විසින් පසුගිය වසර දහතුන තුළ වධහිංසා පැමිණවීම පිළිබඳ සිද්ධීන් දහසකට වඩා වාර්තා කොට ඇත. ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 'Police Torture Cases, Sri Lanka 1998-2011' මැයෙන් 2011 ජූනි මස පල කරන ලද ප්‍රකාශනයේ එම කාලපරිච්ඡේදය තුළ සිය සංවිධානයට වාර්තා වූ වධහිංසා පැමිණවීම පිළිබඳ සිද්ධීන් 1,500 කට ආසන්න සංඛ්‍යාවකින් තෝරා ගත් සිද්ධීන් 323ක් සාරාග කොට දක්වා තිබේ. විශ්ලේෂණයට භාජනය වූ සිද්ධීන් ගෙන් බහුතරයක් පූළු අපරාධ ගණයේ ලා සැලකිය හැකි අපරාධ බව පෙන්වා දෙන එම වාර්තා අවසානයේ දී මෙසේ කියයි. ' මෙම වාර්තාවහි සාරාග කොට දක්වා ඇති සිද්ධීන් විසින් හෙළුදරව් කරන වැදගත් ම කාරණය නම්, ගොතන ලද වේදනා සම්බන්ධයෙන් අහමු ලෙස අත්අඩංගුවට තැනැත්තන් වධහිංසාවන්ට ලක් කිරීමයි. ඇත්ත වශයෙන් ම ශ්‍රී ලංකාවේ අපරාධ-යුක්ති පසදිලුම් කියාවලියේ දක්නට ලැබෙන ගත කිලි පොලා යන ලක්ෂණය නම් දෙධිකව පොලිසිය විසින් ඉදිරිපත් කරන වේදනාවන් ගෙන් බහුතරය ගොතන ලද ඒවා විමයි. මෙම ගොතන ලද වේදනා සම්බන්ධයෙන් අවශ්‍ය පාපෝව්වාරණ ලබා ගැනීම පිළිස වධහිංසා පැමිණවීම උපායක් වශයෙන් පාවත්වීම් කරයි.<sup>18</sup>

පහත දැක්වෙන්නේ ඉන් උප්‍රටා ගත් එක් නිදරණයකි.

2010 දෙසැම්බර් මස 10 වන දින මිරිහාන පොලිසියට අනුයුත්ක්ත නිලධාරීන් පිරිසක් විසින් රංග්ත් සූමංගල අන් අඩංගුවට ගෙන දින භතකට ආසන්න කාලයක් අත් අඩංගුවේ තබා ගෙන වධනිංසා පමුණුවන ලද්දේය. ඔහු අත් අඩංගුවට ගැනීමෙන් ඔහු ගේ වධකයින් විසින් දෙපැස වසා ( මෙම කණ්ඩායමේ එක තැනැත්තක් අසල්වැසියෙක් බවත් අනෙක් තැනැත්තන් පොලිස් නිලධාරීන් බවටත් හඳුනා ගති. ) තැනින් තැනට ගෙන යන ගියේය. මෙම ස්ථානයන් ගෙන් ඔහුට හඳුනා ගැනීමට හැකියාවක් තිබුණේ සිය නිවසට ගෙන ගිය ගමනත් මිරිහාන පොලිස් ස්ථානයන් පමණි. අනෙක් ස්ථාන ඔහු කිසි කළෙක දැන සිටි ස්ථාන නොවේ. ගමන් කරමින් සිටි වැන් රථය තුළ දී ඔහු මරා දමන බවටත් තර්ජනය කළ අතර දිගින් දිගටම පහර දෙනු ලැබේන. මේ සියලුළුක්ම කරන ලද්දේ මෙතෙක් නොවිසා තිබූ අපරාධවල වගකීම ඔහු මත පැවරීමටය.

වැන් රථය තුළ දී මිරිස් කුඩා පුරවන ලද පොලිතින් බැගයක් තුළට සිය හිස ඔබන ලද අතර මහු කිහිප අවස්ථාවකම ඩූස්ම හිරවීමේ තත්ත්වයට පත් වුයේය. ගිනි අව් හා රන් ආහරණ මෝකාල්ලයක් පිළිබඳ මහු ගෙන් දිගින් දිගවම ප්‍රශ්න කරන ලද අතර සිය වධකයා නොක්වීමා මූල්‍යෙන්ට පහර එල්ල කළේය.

‘මට පස්වකාවක් විතර තුස්ම හිර වුනා. බැං එකක් ඔවුන් ඔවුන් එලව එලියට ගන්බ ඉඩ දුන්නේ අන්තිමට තුස්ම හිර වුනාම විතරයි. මට අතින් පයින් ගැහුවා. පටි වලින් ගැහුවා. මාව හදුනා ගන්න බැරි ගොඩනැගිල්ලකට අර ගෙන ගියා. ඒ වේලාවේදින් මෙරස් පුරවපු පොලිතින් බැං එක ඔවුන් එලවට දුම්මා. මට බිම වාසි වෙන්න කියලා මගේ ගාත් පැහුවා. අන්තිමේ දී වධහිංසා වලින් බෙරෙන්න මම හොරකම් කරපු බව පිළි ගත්තා. එතකොට හොරකම් කරපු බවූ පෙන්වන්න කියලා මාව මගේ ගෙදරට අර ගෙන ගියා. නමුත් මම හොරකම් නොකළ තිසා මට එහෙම හොර බවූ පෙන්වන්න පුළුවන් කමක් තිබුනේ නැ. එතන දින් මගේ හාර්යාව හා තරුණ ලමයින් ඉස්සරාහ මට පොල්ලකින් ඒ පොල්ල කැඩින කං පහර දුන්නා. රට පස්සේ ආයෝ අලින් පොල්ලක් හොයා ගෙන ඇවිත් මට ගැහුවිවා.

<sup>18</sup> ආයිතානු මානව තීක්ෂණ කොමිෂන් සභාව- Police Torture Cases, 1998-2011, <http://www.humanrights.asia/countries/sri-lanka/countries/sri-lanka/resources/special-reports/AHRC-SPR-001-2011-SriLanka.pdf>

මිරිහාන පොලිසිය ඇතුළේ පරණ බිල්බීමක් තියෙනවා. පොලිසි නිලධාරීන් මේකට කියන්නේ වධකාගාරය කියලා. මාව මේකට අර ගෙන ගිහිල්ලා රඛර හෝස් එකකිනුයි රඛර පටියකින්නුයි ගැහුවිවා. මගේ අන් වලට මංවු දමලා විනාඩි 30ක් විතර එල්ලා තිබා. කොහොම හරි අන්තිමේ දි පොලිසියට විසඳා ගන්න බැරිව තිබූ වැරදි 21 ක් මට බාර ගන්න සිද්ධ වුනා.

මාව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළේ දෙසැම්බර් 19 වෙතිද, මහේස්ත්‍රාත්වරයා මාව රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කළ අතර යලින් දෙසැම්බර් 21වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට දැනුම් දුන්නා. ඒත් මාව දෙසැම්බර් 21 වනදා අධිකරණයට ඉදිරිපත් කළේ නැහ. ඒ වෙනුවට මට පොලිසියේ බිජිත් වල තින්ත ගාන්න නියම කළා. දෙසැම්බර් 23 වනදා මාව මහේස්ත්‍රාත්වරයාගේ ඉදිරියට ඉදිරිපත් කළා. එයා මට ඇප දුන්නා. එහෙත් මාව නිදහස් කළේ දෙසැම්බර් 24වනදා, මම දෙසැම්බර් 25 වනදා රෝහල් ගත වුනා. රෝහලේ දි මට වධදීම නිසා ඇති වු තුවාලවලට විතරක් නෙමෙයි ස්නායු යුරුවල විම නිසා රටත් ප්‍රතිකාර කළා.

2011 ජනවාරි මාසයේ දි මට වැරදුද්ව පොලිසිය විසින් නඩු පවරා තිබෙන බව දැන ගත්තා'.

2011 මාර්තු මාසයේ දි රංජිත් සුමංගල විසින් මූලික අයිතිවාසිකම් පෙන්සමක් ගොනු කරන ලද අතර 2011 මැයි මාසයේ දි එම පෙන්සම පවත්වා ගෙන යාමට අධිකරණය විසින් අවසර දෙන ලදී. අධිකරණය විසින් වුදිතයින් තවදුරටත් පැමිණිලිකරුට හිරිහැර කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවට අවවාද කරන ලද නමුත් අධිකරණය ඔවුන්ට නිදුල්ලේ සිටින්නට ඉඩ සලසා තිබූනි<sup>19</sup>

#### 4. හඳිසි නීතිය හා තුස්තවාදය වැළැක්වීමේ නීතින් හි බලපෑම:

වධනිංසා වැළැක්වීමේ සම්මුතියේ වගන්ති 2, 4 හා 5

ශ්‍රී ලංකාවේ හඳිසි නීතිය 1971 සිට 2011 අගොස්තු 30 වනදා තෙක් අඛණ්ඩව වලංගුව තිබූනි.<sup>20</sup> පාර්ලිමේන්තුවේ සම්මත කරන යෝජනාවක් මගින් මායිකව හඳිසි නීතිය දිර්ස කරනු ලැබේන. මහජන ආරක්ෂක පනත හා තුස්තවාදය වැළැක්වීමේ පනත් වලට අදාළ හඳිසි නීති විධි විධාන කළින් කළට ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේන. හඳිසි අවස්ථා නියෝග මගින් ශ්‍රී ලංකා බලධාරීන්ට ආණ්ඩුම ව්‍යවස්ථාවේ හා වෙනත් සාමාන්‍ය නීති මගින් ආරක්ෂා කර තිබූ අයිතිවාසිකම් මගහැරීමට අවස්ථාවක් සැලසින.

හඳිසි අවස්ථා හා තුස්තවාදය වැළැක්වීමේ නීති මගින් බලධාරීන්ට පුළුල් බලනා ලැබේන. ඒ අතර පුද්ගලයින් අත්තනොමතිකව සිරහාරයට ගැනීමෙන් හා දිර්ස කාලයක් වෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව රඳවා තබා ගැනීමටත්, අනාවරණය නොකළ රහස්‍ය ස්ථානයන් හි ඔවුන් රඳවා තැබීමත්, මගින් ඔවුන් ගේ අයිතිවාසිකම් උල්ලංසණය කරන ලද්දේය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අනුගමනය කළ මෙම හුරු පරිපාරිය නිසා ජාත්‍යන්තර නීතිය යටතේ වරදක් වශයෙන් සැලකෙන මානව හිමිකම් උල්ලංසණයන් කිරීමටත්, බලහන්කාර

<sup>19</sup> වැඩි විස්තර සඳහා බලන්න:

1. Asian Human Rights Commission, Police Torture Cases, 1998-2011, <http://www.humanrights.asia/countries/sri-lanka/countries/sri-lanka/resources/special-reports/AHRC-SPR-001-2011-SriLanka.pdf>, and Janasansadaya <http://www.janasansadaya.org/page.php?id=386&lang=en>;

2. Mirihana Police -Torture Chamber Case, Sri Lanka Guardian, 31 May 2011.

<sup>20</sup> පසුගිය දෙක හතර තුළම හඳිසි නීතිය ( පස් වසරක් හැර ) නොකවා, ම පවත්වා ගෙන යන ලදී. ශ්‍රී ලංකාවේ 1971 මාර්තු මස සිට 1977 පෙබරවාරි දක්වාද, 1981 අගෝස්තු සිට 1982 ජනවාරි දක්වාද, 1982 ජුලි සිට 1982 ඇගෝස්තු දක්වාද, 1982 ඔක්තෝබර් සිට 1983 ජනවාරි 20 දක්වාද, 1983 මැයි සිට 1989 ජනවාරි දක්වාද, 1989 ජුනි සිට 1994 සැප්තෝම්බර් දක්වාද, 1998 අගෝස්තු සිට 2001 ජුලි දක්වාද, 2003 නොවැම්බර් සිට 2003 නොවැම්බර් දක්වාද, 2005 අගෝස්තු සිට 2011 අගෝස්තු දක්වා ද හඳිසි නීතිය ක්‍රියාත්මකව පැවතියේය.

අතරුදහන් කිරීම වලටත් අනුබලයක් විය. මෙම අයිතිවාසිකම් ශ්‍රී ලංකාව විසින් ද සහතික කළ අන්තර් ජාතික ප්‍රජාප්‍රතියක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යටතේ පිළි ගෙන තිබෙන අයිතිවාසිකම් වන අතර, එම අයිතිවාසිකම් ආරක්ෂා කොට පෝෂණය කිරීමට ආණ්ඩු බැඳී සිටියේ.

මහජන ආරක්ෂක පනත මූලින් ම හඳුන්වා දෙන ලද්දේ 1947 දී බ්‍රිතානු යටත් විජේත පාලකයින් විසිනි. මහජන ආරක්ෂ පනතේ 5 වන යටතේ වෙනත් කරුණු අතර, නඩු විභාගයකින් තොරව ඕනෑම තැනැත්තෙක් අත් අඩංගුවේ තබා ගැනීමටත්, ඕනෑම ස්ථානයකට ඇතුළු විමටත්, ඕනෑම දේපලක් පවරා ගැනීමටත් ව්‍යවස්ථාව හැර අනෙක් ඕනෑම නීතියක් සංශේධනය කිරීමට හෝ යටපත් කිරීමටත්, විශේෂ අධිකරණ පිහිටුවීමටත් විධායකට බලය පැවරුනි.<sup>21</sup> 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් මහජන ආරක්ෂක පණත, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතියේ කොටසක් බවට පත් කරන ලදී. ඒ අනුව ජනාධිපතිවරයාට හඳිසි අවස්ථා නීයෝග සඳීමේ බලය ලැබුණි. යම් නීතියක විධ විධාන යටපත් කිරීමේ, සංශේධනය කිරීමේ හෝ ඒ විධ විධිවිධාන ක්‍රියාත්මක විම අත් හිටුවීමේ නීතිමය බලයක් ජනාධිපතිවරයාට 155 වන වගන්තිය මගින් ලැබේන.

එල් රි රි ර් සංවිධානයන් සමග පැවති යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් වුවත් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදෙනු වර්ෂ දෙකකට අධික කාලයක් හඳිසි නීතිය මසින් මස දිරිස කරමින් පවත්වා ගෙන ආවේය. 2010 මැයි මාසයේ දී ආණ්ඩුව හඳිසි නීතිය රෙගුලාසි කිහිපයක් අහෙසි කරන ලදී. ඒවා අතර (1) රස්වීම් පැවැත්වීම හා ජනරාජ (2) ඇදිරි නීතිය පැනවීම (3) ඇතැම් ප්‍රකාශන පළ කිරීම (4) ගෘහ මූලිකයින් ගේ විස්තර පොලිසියට ලබා දීම (5) සේර්දිසි කිරීමේ වරෙන්තුවක් නොමැතිව ආරක්ෂ අංශ සාමාජිකයින්ට පොදුගලික දේපලට ඇතුළු විම යන කාරණා වලට ආදාළ රෙගුලාසි අඩංගු විය.

නමුත් යුද්ධ හමුදාව විසින් හඳිසි නීතිය යටතේ තමන් ව පවරා ගෙන තිබු 'පොලිස්' බලතල, දනට සිදු කරනු ලබන තුස්තවාදී විමර්ශන කටයුතු පිළිස එලෙසම තබා ගත්තේය. තුස්තවාදය වැළැක්වීමේ පනත හා පොලිස් ආදා පනතත් රට අදාළ රෙගුලාසි කටයුරටත් වලංගු පවති. එම නීති යටතේ තුස්තවාදී කටයුතු සම්බන්ධයෙන් සැක කරන එල් රි රි ර් සාමාජිකයින් ඇතුළු ඕනෑම තැනැත්තෙක් අත් අඩංගුවට ගෙන පෙර සේම රදවා තබා ගැනීමට පොලිසිය හා ආරක්ෂ අංශ වලට බලය තිබේ.

2010 ජූලි මාසයේ දී නැවත වරක් කොළඹ පදිංචි ද්‍රවිඩ ජාතිකයින් තමන් පදිංචි පුදේශයේ පොලිස් වෙත ගොස් ලියාපදිංචි විමට නීයම කළේය. මෙය විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතිකයින් ව අගතියක් වන පරිදි යුද්ධය පැවති කාල සිමාවේ අනුගමනය කළ ක්‍රියාපදිංචියකි. මෙම පොලිස් ලියා පදිංචියන් සමගම දහස් ගණනක් ද්‍රවිඩ ජාතිකයින් තුස්තවාදී කටයුතු සම්බන්ධයෙන් සැක කොට අත්තනොම්තික ලෙස අත් අඩංගුවට ගත්තේය. ගෘහ මූලිකයින් ලියා පදිංචි කිරීමේ හඳිසි නීති රෙගුලාසි අහෙසි කරන ලද නමුත් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ පොලිස් ආදා පනතේ 76 වගන්තිය යටතේ බව ප්‍රකාශ කරන කරන ලදී<sup>22</sup>.

අවසානයේ දී 2011 අගෝස්තු මස අවසානයේ දී හඳිසි නීතිය තැවත පැනවීමෙන් ජනාධිපතිවරයා වැළැක් සිටි නමුත් හඳිසි නීතිය අහෙසි විමට පැය විසි හතරකට පෙර තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීයෝග මාලාවක් නිකුත් කරමින් හඳිසි නීතිය යටතේ අත් අඩංගුවට ගනු ලැබු තැනැත්තන් කටයුරටත් අත් අඩංගුවේ තබා ගැනීමට විධ විධාන සළස්වන ලදී<sup>23</sup> ජනාධිපතිවරයා මහජන ආරක්ෂ පනත යටතේ 12

<sup>21</sup> 1979 අංක 48 තුස්තවාදය වැළැක්වීමේ පනත 7 ( 3 ) වගන්තිය

<sup>22</sup> 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආදා පනත 2වන කොටස 5 වන වගන්තිය

<sup>23</sup> පොලිස් ආදා පනතේ 76 වගන්තිය

<sup>24</sup> තුස්ත වාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා සාදන ලද නීයෝග 2011 අගෝස්තු 29 දින

වගන්තිය තවදුරටත් ත්‍රිවිධ හමුදවට පොලිස් බලතල පවරා යුත් අතර හඳුසි නීතිය යටතේ බලපැවැත් වූ ඇතැම් නියෝග නව නීති පනත් කෙටුම් පතක් මගින් යලි හදුන්වා දෙන බව ද ප්‍රකාශ කරන ලදී.

## තුස්තවාදය වැළැක්වීමේ පනත:

තුස්තවාදය වැළැක්වීමේ පනත ආරම්භයේ දී තාවකාලික පියවරක් වගයෙන් හදුන්වා දෙන ලද අතර 1981 දී නීතියක් බවට පත් කරන ලදී. වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සැම තැනැත්තකු ම නිර්දේශ යයි පුරුවානුමාන කළ යුතුය යන මුලික අයිතිවාසිකම වැනි අපරාධ ක්‍රියාපටිපාටියේ ඇතැම් විධිවාන තුස්තවාදය හා වෙනත් අවනීතික කටයුතු නීවාරණය පිළිස තුස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත් හිටුවනු ලැබේන. මෙම පනත යටතේ ඕනෑම පුද්ගලයයෙක් චෝර අත් අඩංගුවට ගැනීමට හැකි චෝර ඉදිරිපත් කිරීමින් හා නඩු විහාරයකින් තෝර මාස 18ක කාලයක් අත් අඩංගුවේ තබා ගැනීමට හැකිය<sup>25</sup>. එසේම මත්ස්‍යාන් අධිකරණයක් ඉදිරියේ නඩුවිහාරයක් පැවැත්වන අතර කුරු දින නියමයක් නොමැතිව යම්කිසි තැනැත්තක් අත් අඩංගුවේ තබා ගත හැකිය<sup>26</sup>.

එක් මානව හිමිකම් නීතිඥවරයෙක් මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

‘ නීති වෘත්තිකයින් වන අප ඇත්ත වගයෙන්ම කොපමණ සංඛ්‍යාවක් තමන් විසින් නොකරන ලද වරද වල් සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසු වන්නේ දැයි නොදනිමු. සමහර අවස්ථා වලදී අත් අඩංගුවට පත් වූ තැනැත්තේකුට නඩු විහාරයක් පැවැත්වන්නේ වර්ෂ තුන හතරකට පසුවය. බොහෝ අවස්ථාවලදී සැකකරුවන් ට කැඩිනම් නඩුවිහාරයකට තිබෙන අයිතිය පවා මේ නිසා උල්ලාසනය වෙයි. මේ නිසා තමන් වැට් සිටින ‘නරා වලිං’ ගොඩ ඒමට උපායක් වගයෙන් අවාසනාවන්ත ලෙසට ඇතැම් අවස්ථාවන් හිඳි සැකකරුවන් තමන් නොකළ වරද පිළි ගනු ලබයි’<sup>27</sup>.

මෙමෙස අත් අඩංගුවේ තබා ගැනීම නිසා රද්ධියන් රඳවා සිටින ස්ථානයන් ගෙන් ඉවත් කොට වෙනත් ස්ථානයන්ට විශේෂයෙන් ම රහස්‍ය ස්ථානයන් ව ගෙන යාමටත් වධහිංසා පැමුවත් ඉඩ ප්‍රස්ථා සැලසේ.

අශ්‍රීලංකා ඉතුරුනැඡත් සංවිධානය විසින් තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබේ තැනැත්තන් ගේ කාලනුයන් සමග සාකච්ඡා කිරීමේ දී හෙළිදරව් වූ වැදගත් කාරණයක් නම් මෙම ‘රද්ධියන් රඳවා තබන ස්ථානය විටින් විට මාරු කිරීම නිසා’ තමන් දැඩි අපහසුතාවයට පත් වන බවයි. ඔවුන් ගේ මතය නම් මේ කුමය තුළ රද්ධියන් ගේ අනනුතාවය ගිලිහි යන බැවින් වික කාලයකට පසු සිය යුතියා සිටින්නේ කොහො දැයි කිමට කිසිම බලධාරීයෙකුට නොප්‍රාප්‍යාවන් වන බවයි. මෙය 2006 දී ජනාධිපතිවරයා විසින් තිකුත් කරන ලද නියෝගයකට ද හාන්පසින් ම ප්‍රතිච්ඡල්දේය. එම නියෝගයෙන් කියවුනේ අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයන් පිළිබඳ තෝරතුරු හා රඳවා තබන ස්ථානය පිළිබඳ තෝරතුරු පැය විසිහතරක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට වාර්තා කළ යුතු බවත්, ඒ පුද්ගලයාට සමග තෝරතුරු තුවමාරු කර ගැනීමට පුද්ගලයා ගේ යුතින්ට ඉඩ ලබා දිය යුතු බවත්ය.

හඳුසි නීති රෙගුලාසි මතන් ම තුස්තවාදය වැළැක්වීමේ පනත මගින් ද පොලිසියට ඕනෑම පරිග්‍රයකට ඇතුළු විමටත් පරික්ෂා කිරීමටත් අවසරය ලැබුන අතර, දේපොල තහනම් කිරීමටත් නීති විරෝධ ක්‍රියාවන් හි නීතික

<sup>25</sup> 1979 අංත 48 දරන තුස්ත වාදය වැළැක්වීමේ පනත (9) 1 වගන්තිය

<sup>26</sup> 1979 අංත 48 දරන තුස්ත වාදය වැළැක්වීමේ පනත (7) 1 වගන්තිය

<sup>27</sup> බලන්න “Sri Lanka: Forgotten prisoners: Sri Lanka uses anti-terrorism laws to detain thousands,” Amnesty International, 8 March 2011, ASA 37/001/2011

විමේ වෝදනාව මත අත්අඩංගුවට ගැනීමටත් බලය ලැබූති. තුස්ත වාදය වැළැක්වීමේ පනත මගින් ආරක්ෂක අමාත්‍යාංශයේ ඇමතිවරයාට පුළුල් බලතල ලබා දුන්නේය. එම බලතල අතර ටිනැම පුද්ගලයෙක් විමර්ශනය සඳහා අත් අඩංගුවට ගැනීමට නියෝග කළ හැකිය. එසේම ආරක්ෂක අමාත්‍යවරයාට යම්කිසි තැනැත්තෙක් රඳවා තබන ස්ථානය තීරණය කළ හැකි අතර එම තොරතුරු මහජනයාගේ දැන ගැනීම පිණීස නිකුත් කිරීමට බැඳී නොසිටියේය.

2010 මැයි මාසයේ නිකුත් කළ නිල වාර්තාවකට අනුව තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට නියමිත සංඛ්‍යාව 1,900 කට ආසන්න විය<sup>28</sup>.

2010 දී සිය ගණනක් ද්‍රව්‍ය දේශපාලන සිරකරුවන්, එක්කේ තමන්ට නඩු පවරා තමන්ට එරහි වෝදනා වලට පිළිතුරු දීමට අවස්ථාවක් දෙන ලෙස හෝ එසේක් නැත්තම නිදහස් කරන ලෙසට ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී. ව්‍යවතියාව බන්ධනාගාරයේ සිටින දේශපාලන සිරකරුවන් ද මෙම ඉල්ලීම යටතේ ම දින අටක් තිස්සේ පැවති මාරාන්තික උපවාසයක් 2011 දී ආරම්භ කරන ලද අතර එය නිමා වූයේ රඳ්වියන් තිදෙනෙක් රෝහල ගත කිරීමෙනි. නමුත් මෙම දේශපාලන රඳ්වියන් ගේ ඉල්ලීම තවමත් ඉටු නොවූයේය.

තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ අයට සාධාරණ නඩු විභාගයක් පිළිබඳ අයිතිය එම පනතින්ම අහෝසි කර ඇති අතර එය ජාත්‍යන්තර නිතිය උල්ලංසණය කිරීමකි.

එක් නිතියුවරයෙක් ඇමුණස්ටී ඉන්වරතුළුනල් සංවිධානයට මෙසේ කියා සිටියේය.

'ම්‍රි ලංකාවේ දිරිස කාලයක් ක්‍රියාත්මකව පැවති පිඩාකාරීහැසි නිතිය මගින් ආරක්ෂක හමුදවන්ට සාමාන්‍ය අපරාධ නිතියට ඔබුනේ ක්‍රියා කිරීමට ඉඩ සලසා දෙන ලදී. අප ජ්වත් වන්නේ ආරක්ෂ ලේකම්වරයාට සිය දුරකථනයෙන් ටිනැම පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට නියෝග කිරීමට පුද්වන් සමාජයකයි. සිටිල් අදුමෙන් සැරසුන තැනැත්තන් විසින් 'සැකකරුවන්' අත්අඩංගුවට ගන්නා ආකාරයන් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමත් අනුව ඔබට නිතියේ ආධිපත්‍ය යටපත් කොට ගෙන හදිසි නිතිය හා තුස්තවාදය වැළැක්වීමේ පනත ඉස්මතු වි තිබෙන ආකාරය සිතා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඉදිරිපත් කළ යුතු අතර හදිසි නිතිය හා තුස්තවාදය වැළැක්වීමේ පනත් යටතේ ආරක්ෂක හමුදවන්ට වෝදනාවකින් තොරව පුද්ගලයන් අත් අඩංගුවට ගත හැකිය. නඩු විභාගයක් පෙනෙන තොක් මානයක නැති සිරකරුවන් රාජියක්, ම්‍රි ලංකාවේ බන්ධනාගාර හා නිල හා නිල නොවන රඳ්වුම් මධ්‍යස්ථානවල රඳවා සිටිති.<sup>29</sup>

ම්‍රි ලංකාවේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අපැහැදිලි නොකඩවාම දක්නට ලැබෙනවා පමණක් නොව ඔවුන් රඳවා තබන ස්ථානය හා ඔවුන්ට ලැබෙන පහසුකම් පිළිබඳ තොරතුරු අනල්පය. 2011 දී ම්‍රි ලංකා පොලිස් තුස්ත විමර්ශන ඒකකය විසින් ඔවුන් විසින් අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තොරතුරු මධ්‍යස්ථාන තුනක් විවෘත කරන බව ප්‍රකාශයට පත් කළේය. ආරම්භක සතිය තුළම 1,200 ක් පමණ තොරතුරු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථාන ඇමතු නමුත්

<sup>28</sup> "PTA detainees to remain," Daily Mirror, Monday, 17 May 2010 08:14, <http://www.dailymirror.lk/index.php/news/3772-ptd-detainees-to-remain.html>

<sup>29</sup> Sri Lanka: Forgotten prisoners: Sri Lanka uses anti-terrorism laws to detain thousands," Amnesty International, 8 March 2011, ASA 37/001/2011

ඉන් තොරතුරු සපයන ලද්දේ සියයට හතකට පමණි.<sup>30</sup> එසේම මෙම මධ්‍යස්ථානය යුද්ධ හමුදව විසින් අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් පිළිබඳව තොරතුරු සපයන්නේ නැත. ඇත්ත වශයෙන් ම උගතාවය පවතින්නේ අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් ගේ තොරතුරු පිළිබඳ කේත්දීය මධ්‍යස්ථානයක් තොමැති කමය.

## 5 වරදින් තිදුස් විම:

### 12වන වගන්තිය:

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංසණය කරන වරදකරුවන් ට නිදුල්ලේ නැසිරෙන්නට ඉඩ දීම අහම්බු සිද්ධියක් තොව මෙරට මානව හිමිකම් පිළිබඳ රිතියකි. සැකකරුවන් හට වධහිංසා පැමිණ විම හා අවමන් සහගත ලෙස සැලැකිම සම්බන්ධයෙන් නීතිය පොලිස් හා ආරක්ෂක තිලධාරීන් රාජීයකට අධි-වෝදනා ඉදිරිපත් කරන ලද නමුත් නඩුකරයන් පවත්වා ගෙන ගොස් ඇත්තේ ඉන් ස්වල්ප දෙනෙක් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා රජය යුත්තිය පසදැලීමේ පද්ධතියට ප්‍රමාණවත් සම්පත් ආයෝජනය කරමින් මෙම නඩුකරයන් කඩිනම් කිරීමටත් සාධාරණ අන්දමින් පවත්වා ගෙන යාමටත් පියවර ගත යුතුය. රජය විසින් ආරක්ෂ අංශ තුළ වධහිංසා පැමිණී විම නිවාරණය පිණිස දැනුවත් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් වධහිංසා පමුණුවන තිලධාරීන් සම්බන්ධයෙන් නීතිභානුකූලව ක්‍රියා කරන බවට සහතික විය යුතුය.

2008 මාර්තු මාසයේ දී එවකට සිටි විදේශ ඇමතිවරයා විසින් 2007 ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද මානව හිමිකම් ප්‍රගති වාර්තාවට පිළිතුරු දෙමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී. එම ප්‍රකාශයට අනුව 2004 සිට ඒ දක්වා වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයන් ගේ ප්‍රතිච්‍රියක් වශයෙන් උපරිමාධිකරණය වෙත නීතිභාරීන් 90 කට එදිරිව අධි-වෝදනා 42 නීතිපති දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරන ලද අතර තවත් පැමිණිලි 30ක් පොලිසිය වෙත යවමින් මහේස්ත්‍රාත් අධිකරණයන් හි නඩු පවරන ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබුනි.<sup>31</sup> නමුත් මෙයින් බොහෝමයක් නඩු පවත්වා ගිය බවට සාධක තොමැති.

වාර්තා වන අන්දමට 1994-2008 දක්වා වසර 14ක් තුළ වධහිංසා පැමිණවීම වැළැක්වීමේ සම්මුතිය යටතේ නඩු පවරා ඇත්තේ අවස්ථා තුනකදී පමණය.<sup>32</sup> 2008 දී නීතිපති දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශන ඒකකය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම නතර කරන තෙක් වධහිංසා පැමිණ විම සම්බන්ධ පැමිණිලි වල අඩවික් දක්නට ලැබුනි.

ආයියානු මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 'පොලිස් වධහිංසා පැමිණවීම: 1998-2011' නම් වාර්තාවේ මෙම තත්ත්වය පිළිබඳව විග්‍රහයක් කරයි.

' වධහිංසා පැමිණවීම පිළිබඳ ජාත්‍යයන්තර සම්මුතිය බලාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකා පොලිසිය තුළ අපරාධ විමර්ශන අංශයට අනුයුත්තව වධහිංසා පැමිණවීම පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ ඒකකයක් 2005-2008 දක්වා පිහිටුවා තිබුනි. මෙම ඒකකය ප්‍රවීත ජෞෂ්ය පොලිස් තිලධාරීන් ගෙන් සමන්විත වු අතර පොලිස් විනය පරික්ෂණ ක්‍රියාපටිපාටියෙන් ඔබාට ගොස් වධහිංසා පැමිණවීම පිළිබඳ පැමිණිලි විභාග කළේය. මෙම

<sup>30</sup> Missing persons: Only 7% Gets Info" Daily Mirror, 24 June 2011, <http://www.dailymirror.lk/news/12099-only-seven-per-cent-get-information-on-detainees.html>

<sup>31</sup> Response of the Government of Sri Lanka to the US State Department Country Reports on Human Rights Practices, 2007, 31 March 2008, [www.lankamission.org/content/view/64/](http://www.lankamission.org/content/view/64/)

<sup>32</sup> Sri Lanka; The Right Not to Be Tortured: A critical analysis of judicial response by Kishali Pinto Jayawardene and Lisa Kois, Law & Society Trust, June 2008

විශේෂ ඒකකයට පැමිණිලි නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. මෙම විශේෂ ඒකකය විසින් පැමිණිලි 60කට අධික සංඛ්‍යාවක් විමර්ශනය කොට සැකකරුවන්ට එදිරිව අධි-වෝද්‍යනා ඉදිරිපත් කිරීමට සමත් විය.

නමුත් සි.අර්.චි.සිල්වා හා පසුව මොහාන් පිරිස් නීතිපතිවරුන් වගයෙන් පත් වූ පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉහත කි විමර්ශන ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීම නතර කරන දීමන ලදී. මෙම තීරණයට පක්ෂව ඔවුන් ඉදිරිපත් කළ තර්කය වුයේ බාහිර ආයතන වන එක්සත් ජාතියාග් ගේ සංවිධානය හෝ වෙනත් මානව හිමිකම් ආයතනයක් විසින් පිළිගත හැකි විමර්ශනයන් කරනු පිළිස කරන බලපෑම් වලට ශ්‍රී ලංකා රජය විසින් හිස නොනැමිය යුතු බවයි. සි අර් ඩි සිල්වා නීතිපති බුරු දරු අවස්ථාවේ වධහිංසා පිළිබඳ පැමිණිලි විමර්ශනය පිළිස නව ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව වධහිංසා පිළිබඳව ලැබෙන පැමිණිලි ප්‍රථමයෙන් ම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ම විමර්ශනය කරයි. ඉන් අනතුරුව අවශ්‍ය නම් පමණක් වැඩිදුර විමර්ශනය පිළිස ශ්‍රී ලංකා පොලිස් වධහිංසා විශේෂ ඒකකයට යොමු කරනු ලැබේ.

මේ වන විට මෙම කුමයන් අහෝසි කර ඇත. මේ නිසා ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණ විම පිළිබඳ විභාග කිරීමට පිළිගත් කුමවේදයක් නොමැත. වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතියාග් ගේ සංවිධානය හා විවිධ මානව හිමිකම් ආයතන විසින් කරනු ලබන නිරදේශ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවේ. ඇත්ත වගයෙන් ම වර්තමානයේ වධහිංසා පැමිණවීම පිළිබඳ ජාත්‍යායන්තර සම්මුතිය කඩුසි කැබැල්ලකට පමණක් සිමා වූ ලියවිල්ලක් බවට පත් වි තිබේ.<sup>33</sup>

වධහිංසා පැමිණ විම පිළිබඳ වගවීම සම්බන්ධයෙන් පිළිගත හැකි යාන්ත්‍රණයක් නොමැති කමේ අඩුපාඩුව විශේෂයෙන් ම කැපී පෙනුනේ යුද්ධයේ අවසාන අදිරයේ දී ආරක්ෂ හමුද විසින් කරන ලද වධහිංසා පිළිබඳ වෝද්‍යනා විමර්ශන කිරීමට කුමවේදයක් නොමැති බැවිනි. ඇමුනස්ට්‍රි ඉන්වරනැළු සංවිධානය වෙත යුද්ධයේ අවසාන අදිරයේ දී සිදුවූ අධිකරණ බාහා සාතන හා වධහිංසා පැමිණවීම පිළිබඳව පිළිගත හැකි ඇසින් යුතු සාක්ෂි හා දිවුරුම් ප්‍රකාශ ලැබේ තිබේ. එක්සත් ජනපදයේ ස්වාධීන ස්වාවක් වන ‘දනල් 4’ රුපවාහිනී ස්වාව විසින් විකාශනය කරන ලද ‘ ශ්‍රී ලංකා කිලිං ගිල්ඩ් ’ නැමති විනුපටියට පදනම් කොට ගෙන තිබුනේ යුද්ධ පිටියේ දී රුප ගත කරන ලදුව දනල් 4 ආයතනය වෙත ලබුන සත්‍ය පිටපත්ය<sup>34</sup>. එම විනුපටිය ද රජයට හාර වූ එල් ටි වි ර් සාමාජිකයින් හට වධහිංසා පැමිණවීම හා මරා දුම්ම පිළිබඳ පිළිගත හැකි සාක්ෂියක් වෙයි.

වත්සලා දේවී, සිය සැමියා වූ කරනල් රමීම් සාතනය පිළිබඳව මේජර් ජනරාල් ග්‍රෑන්ඩ් සිල්වාට එරෙහිව US Alien Torts Clamis Act<sup>35</sup> නැමති පනත යටතේ, ඇමෙරිකාවේ නිවියෝර්ක් ප්‍රාන්තයේ දුකුණු දිස්ත්‍රික්

<sup>33</sup> Asian Human Rights Commission, Police Torture Cases, 1998-2011, <http://www.humanrights.asia/countries/sri-lanka/countries/sri-lanka/resources/special-reports/AHRC-SPR-001-2011-SriLanka.pdf>

<sup>34</sup> Sri Lanka's Killing Fields, first broadcast 14 June 2011, Channel 4, <http://www.channel4.com/programmes/sri-lankas-killing-fields/4od>

<sup>35</sup> US Alien Torts Clams Act යන පනත මගින් , ඇමෙරිකාවෙන් පිටත සිදු කරන ලද මානව හිමිකම් උල්ලංසනයන් පිළිබඳව විදේශීකයින් කරනු ලබන පැමිණිලි විභාග කිරීමට ඇමෙරිකානු දිස්ත්‍රික් අධිකරණයන්ට බලය ලැබේ. වසර 2000 දී මිලන්ද ජෙල් සමාගමට එරෙහි ‘කෙන් සාරෝ විවා’ ගේ කාලනුයන් විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමත් සමගම ATC Act නමින් හැදින්වන මෙම පනත යලින් කරලියට පැමිණියේය. කෙන් සාරෝ විවා යනු නයිලිරියානු ලේඛකයෙන් වන අතර මූලු සිය මවිනිල වූ ඕනානි පුදෙශයේ මිලන්ද ජෙල් සමාගම විසින් කරනු ලබන බනිජ සම්පත් සුරක්ෂා හා පරිසර විනාශයට එරෙහි අරගලයේ නියුතුවෙක් විය. නයිලිරියානු යුද්ධ හමුදව විසින් 1995 නොවුමිතර 10 දින කෙන් සාරෝ ආත්‍යත් කිහිප දෙනෙක් ම සාතනය කරන ලදී. කෙන් සාරෝ ගේ කාලනුයන් විසින් ඔලන්ද ජෙල් සමාගමට එරෙහිව අමෙරිකාවේ ද ප්‍රවර්ණ ලද නඩුවේ පැමිණිල්ල වුයේ නයිලිරියානු රජය විසින් සිදු කරන ලද ක්‍රියා වධහිංසා පැමිණ විම හා සාතනය පිළිස අවශ්‍ය සැලසුම් සකස් තිරීම, ආදාළ යුද්ධගලයින් රස් කර ගැනීම හා

අධිකරණයේ නඩුවක් පවරා ඇත. ඇය ගේ ප්‍රධාන සාක්ෂීයෙන් දැනල් 4 විඛුපටියේ එක් දරුණ පෙළක කරනල් රමීෂ් මේජර් ජනරාල් ගිවින්ද සිල්වා සමග කඩා බහ කරමින් සිටින ආකාරය දැක්වෙන බවත් එමගින් සිය සැමියා යුද්ධ හමුදවට හාර වි ජ්‍යෙෂ්ඨන් අතර සිටි බව සනාථ වන බවත් කියා සිටියි. පසුව 2011 දි අප්‍රීයල් මස ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියර පිළිබඳව ජන මාධ්‍යයන් ට නිකුත් වූ ජායාරුප අතර, එක් ජායාරුපයකින් ඇය සිය සැමියා ගේ මළ සිරුර හදුනා ගත් බව කියා සිටින්නිය. සිය සැමියා මිය යන විටත් ඇද ගෙන සිටින්නේ ඔහු මේජර් ජනරාල් ගිවින්ද සිල්වා මුණ ගැසෙන මොහොතේ ඇද ගෙන සිටි ඇදුම් කට්ටලයම බව තවදුරටත් පවසන්නිය<sup>36</sup>. මේ අතර කරනල් රමීෂ් මිය ගිය බව 2009 මැයි මස 18 වන දින රජයේ රුපවාහිනී සේවා ජාලයේ ප්‍රවාරය කරන ලද බවත් ඇය තවදුරටත් කියන්නිය.

අත් අඩංගුවට පත් වූ එල් රි රි ර් සාමාජිකයින් යුද්ධ හමුදව විසින් සාතනය කළ බවට හමුවන තවත් සාක්ෂීයක් නම් එල් රි රි ර් මාධ්‍යවේදිනියක් වූ විසිහත් හැවිරිදී ගෝභා හෙවත් ඉසිලියා අක්කා සිය සගයන් විසින් අවසාන වරට දැක තිබුනේ 2009 මැයි මස 15වන දිනය. 2009 මැයි 18 වන දින ආරක්ෂක අමාත්‍යංශය විසින් ගෝභා සාතනය වූ බව තිවේදනය කරන ලදී. 2010 නොවැම්බර් මස විකාශනය කරන ලද දැනල් 4 විඛුපයේ පටයේ ඇය ගේ මළකද පවුලේ උදවිය මෙන්ම ඇය ගේ ජ්‍යෙෂ්ඨන් අතර සිටින සගයන් විසින් ද හදුනා ගන්නා ලදී<sup>37</sup>. යුද්ධයේ අවසාන අදිරයේ නිකුත් කරන ලද බොහෝ කාන්තා ජායාරුප වල දක්නට ලැබුන අයුරින් ගෝභා ද නිරුවත් කොට ඇය ගේ පුපු පෙදෙස හා ලිංග ප්‍රදේශය සම්පූර්ණයෙන් ම තිරාවරණය කොට තිබුනි. ඇය ගේ මුහුණ ද කැපුම් තුවාල සහිත විය.

යුද්ධයේ අවසාන අදියරේ තත්ත්වය නිරුපනය කරන ජායාරුප හා වෙනත් වාර්තා පිළිබඳව, ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ එක්සත් ජාතියේ ගේ විද්‍යාත් කම්ටුව අදහස් දක්වන්නීම් මේසේ සඳහන් කරයි.

'බොහෝ ජායාරුප විශේෂයෙන්ම දැනල් 4 විඛුපයේ පටය මිය ගිය එල් රි රි ර් සාමාජිකාවන් නිරුපනය කරයි. මෙයින් බොහොමයක් ජායාරුප එක්කොය් කාන්තාවන් සම්පූර්ණයෙන්ම නිරුවත් කොට තිබු අතර අනෙක් ජ්‍යෙෂ්ඨයේ යට ඇදුම් ඉවත් කොට ලිංග හා පුපු ප්‍රදේශ තිරාවරණය කොට තිබුනි. දැනල් 4 විඛුපයේ හඩ පටයෙහි ඇශේෂන හමුද හටයින් ගේ සිංහල කටහඩ වල් අනුව මෙම කාන්තාවන් සාතනයට පෙර දුෂණය හා ලිංගික අතවර වලට ලක් කළ බවට තරකානුකූල තිගමනයකට එළඹිය හැක<sup>38</sup>.

සමහර දෙනෙක් උගත් පාඩම් හා සංහිදියා කොමිෂන් සහාව ( 2010 මැයි මස පිහිටුවන ලද අතර මැතකදී කොමිෂන් සහාවේ කාලය 2011 නොවැම්බර් දක්වා දිරිස කරන ලදී) වගවීම පිළිබඳව පිළිගත හැකි යාන්ත්‍රණයක් බවට තරක කරයි. නමුත් ඇමුනස්ට්‍රුත්‍රාජ්‍යනල් සාවිධානය මැතකදී පළ කළ වාර්තාවකට

<sup>36</sup> Devi et al v. Silva , Case Number: 1:2011cv06675, Filed: September 23, 2011, Court: New York Southern District Court, Foley Square Office, Presiding Judge: Judge J. Paul Oetken, 28:1346 Tort Claim

<sup>37</sup> Sri Lanka 'war crimes' video: woman's body identified," Channel 4, 8 December 2010, <http://www.channel4.com/news/sri-lanka-war-crimes-video-womans-body-identified>

<sup>38</sup> Report of the Panel of Experts on Accountability in Sri Lanka, 31 March 2011, p 44

අනුව මෙම කොමිෂන් සභාව ස්වාධීන හෝ අපක්ෂපාතී කොමිෂන් සභාවක් පමණක් නොව එහි අධිකාරියෙන් පවා සීමාවන්ට ගොදුරු වූ කොමිෂන් සභාවකිස්.

උගත් පාඩම් හා සංඝිදියා කොමිෂන් සභා සාමාජිකයින් අතර 2009 වසරේ දී ශ්‍රී ලංකාවට එරහි යුද්ධ අපරාධ වෝද්‍යනා ඉදිරිපත් වන විට රජය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ හිටපු නීතිපතිවරයෙක් ද, හිටපු තානාපතිවරයෙක් ද වෙයි. මෙම කොමිෂන් සභාවේ අධිකාරිය විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංසණයන් හා අන්තර් ජාතික නීතිය විමර්ශනය කිරීම අරමුණු කර ගත් එකක් වත් යුක්තිය පිණිස අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒමවත් නොවේ. කොමිෂන් සභාවේ සැසිවාර අධ්‍යයනය කරන විට කොමසාරිස්වරුන් කවර අවස්ථාවක දිවත් ඉහත කි ආකාරයේ ප්‍රශ්න සාක්ෂිකරුවන් ගෙන් විවාරීමට උත්සුක වූ බවක් ද නොපෙන්.

අැමිනස්ට්‍රි ඉන්ටර්නැළනල් සංචාරකය හා එක්සත් ජාතින් ගේ විද්‍යාත් කම්ටුව විසින් උගත් පාඩම් හා සංඝිදියා කොමිෂන් සභාව 'රවරීමක්' බවත් එමගින් වින්දිකයින්ට යුක්තියක් පාර්ත්‍යනා කළ නොහැකි බවටත් තරක කොට තිබේ<sup>40</sup>. 2011 මාර්තු 31වන දින විද්‍යාත් කම්ටුව වාර්තාව ප්‍රකාශයට පත් කළ අතර යුද්ධයේ දී දෙපාර්ශවය විසින් ම කඩ කරන ලද අන්තර් ජාතික නීතිය හා උල්ලංසණය කළ මානව අයිතිවාසිකම් මෙන්ම මානව සංහතියට එරහිවුම් සිදු කරන ලද යුද්ධ අපරාධ පිළිබඳව අවධාරණය කොට තිබේ. විද්‍යාත් කම්ටුව විසින් කරන ලද එක් නිරදේශයක් වූයේ එක්සත් ජාතින් ගේ මහ ලේකම්වරයා විසින් මෙම වෝද්‍යනා විභාග කිරීමට යාන්ත්‍රණයක් පිහිටිවිය යුතු බවයා.

උගත් පාඩම් හා සංඝිදියා කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ ජන වාර්ෂික ගැටුවෙහි නිධානයන් හඳුනා ගැනීමත් යුද්ධයෙන් දිවි රෙක ගත් තැනැත්තන් මූහුණ ද සිටින ප්‍රායෝගික ගැටුව වලට ප්‍රතිකර්මත් යෝජනා කරනු ඇතැයි අපේක්ෂිතය. නමුත් එහි සැසිවාර වාර්තා පරික්ෂා කිරීමේ ද මෙම අපේක්ෂා ඉටු කිරීමට එළඹුන කොපමණ නම් අවස්ථා නම් මග හරින ලද්දේ දැයි පෙනී යයි. සාක්ෂිකරුවන්ට කොමසාරිස්වරුන් ප්‍රතිවාර දක්වන ලද්දේ ඉතාමත් අතාරකික අයුරිනි. නිලධාරීන් ගෙන් අහියෝගාත්මක ප්‍රශ්න කිරීමක් නොකරන ලද තරමිය. කොමසාරිස්වරුන් බලහන්කාර අතුරුදහන් කිරීම වැනි මානව හිමිකම් වෝද්‍යනා පිළිබඳව ගැමුරට විමසීමක් නොකළාය. සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ කාරණා, විශේෂයෙන්ම මියගිය සිය කාලනුයන් දැඩි කම්පනයෙන් පෙළෙමින් ඉදිරිපත් කළ කරුණු බාර ගත්තේ ඉතාමත් සැහැල්ලුවෙනි.

කොමිෂන් සභාව උතුරු පළාතේ පවත්වන ලද ප්‍රථම රස්වීමේ සිටම සැම සැසිවාරයක දීම රජයේ හමුද සහ එල් රි රි රී සංචාරකය විසින් සිදු කරන ලද මානව හිමිකම් හා අන්තර් ජාතික නීති උල්ලංසණයන් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලදී. නමුත් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අන්තර් වාර්තාව ( මේ දක්වා රජයේ ක්‍රියා මාර්ගයන්ට පදනම් වී ඇත්තේ මෙම අන්තර් වාර්තාවයි) මෙම වෝද්‍යනා පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් නොකරන අතරම වගවීම පිළිබඳව කිසිදු නිරදේශයක් ද ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ දිරිස කාලයක් තිස්සේ එකතු වී තිබෙන ප්‍රශ්න රාඛියකට කඩිනම් විසයුම් ඉදිරිපත් කරයි.

<sup>39</sup> See, Amnesty International, Sri Lanka: When will they get justice? Failures of Sri Lanka's Lessons Learnt and Reconciliation Commission, ASA 37/008/2011, <http://www.amnesty.org/en/library/info/ASA37/008/2011/en> ( යුක්තිය ඇද නොවේ හෙට: උගත් පාඩම් හා සංඝිදියා කොමිෂන් සභාවේ අසමන්හාවය. නමින් මෙම වාර්තාව සිංහලයට පරිවර්තනය කොට තිබේ. එහි පිටපත් මෙහි පසුව දක්වා ඇමිනස්ට්‍රි ඉන්ටර්නැළනල් සංචාරක විද්‍යාත් උත්සුත් ලිපිනයට ලිපියක් යැවීමෙන් ලබා ගත හැකිය.)

<sup>40</sup> බලන්න, Amnesty International, Sri Lanka: When will they get justice? Failures of Sri Lanka's Lessons Learnt and Reconciliation Commission, ASA 37/008/2011, <http://www.amnesty.org/en/library/info/ASA37/008/2011/en>; p.11; තවදුරටත් කියවන්න, Report of the Secretary General's Panel of Experts on Accountability in Sri Lanka, 31 March 2011, pp 95-96

<sup>41</sup> බලන්න, Amnesty International, Sri Lanka: Twenty years of make-believe. Sri Lanka's Commissions of Inquiry, ASA 37/005/2009, <http://www.amnesty.org/en/library/info/ASA37/005/2009/en>

එක්සත් ජාතින් ගේ විද්‍යුත් කමිටුව සිය නිගමනයන් සම්පිණීය කරමින් මෙසේ කියයි.

‘ලගත් පාඩම් හා සංහිදියා කොමිෂන් සභාව රචිතමකි. වගවීම පිළිබඳ අන්තර් ජාතික ප්‍රමිතින් මගින් මැනිය නොහැකි වගවීමේ යාන්ත්‍රණයකි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාන් එක්සත් ජාතින් ගේ මහ ලේකම් වරයාන් ඒකාබද්ධව නිකුත් කළ ප්‍රකාශනයේ දුන් පොරොන්දුව කඩ වී ඇත’<sup>42</sup>. උගත් පාඩම් හා සංහිදියා කොමිෂම යුද්ධයේ අවසාන අදියරේ දී සිදු වුයේ කුමක් දැයි යන්න පිළිබඳව හෝ යුද්ධයේ දෙපාර්ශවය විසින් ම සිදුකරන ලද බරපතල උල්ලංසණයන් පිළිබඳව ‘අපක්ෂපාති ‘නිරව්‍යාජ සත්‍ය ගැවීමෙනෙක්’ නොකළේය.’<sup>43</sup>

<sup>44</sup>

2010 සැප්තැම්බර් මස, 1978 ව්‍යවස්ථාවට කරන ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනයන් සමගම වධහිංසා පැමිණ විම හා මානව හිමිකම් උල්ලංසණයන් පිළිබඳ ව්‍යවස්ථාවන් කිරීමේ දී අපක්ෂපාති තුමිකාවක් ඉටු කළ හැකි ප්‍රධාන ආයතනයන් හි ස්වාධීනත්වය විනාශ කර දමන ලදී. මෙම සංශෝධනය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත් කිරීමේදී 17 වන ව්‍යවස්ථා සංශෝධනයන් පිහිටුවා තිබූ ව්‍යවස්ථා කොමිෂන් සභාව අභ්‍යන්තර කරමින් පාර්ලිමේන්තුවට ඉහත ක් පත් කිරීම් සම්බන්ධයෙන් තිබූ බලය ඉටුවන් කළේය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපත්වරයාට ඉහත ක් සාමාජිකයින් සාපුෂ්වම පත් කිරීමේ බලය ලැබුණ අතර මුහුට උපදෙස් දීමට පත් කළ උපදෙශක සභාව තුදු නාමමාත්‍රයක් පමණක් බවට පත් විය.

## 6 වධහිංසා පැමිණවීමට එරෙහි විධිවිධාන

### වධහිංසා පැමිණවීමට එරෙහි සම්මුතියේ 11 හා 16 වන වගන්ති

අන්තනොමතික ලෙස සිරහාරයට ගැනීම නොකළ යුතු අතර යම්හෙයකින් එසේ සිරහාරයට ගත් තැනැත්තන්ට තෝරා ගන්නා යම් යානියකු හෝ මිත්‍රයකු සමග සංදේශනය කිරීමට තිබෙන අයිතිය ඇතුළු වධහිංසා පැමිණවීම හා වෙනත් අවමන් සහගත සැලකිලිවලින් ආරක්ෂා විම පිණිස ශ්‍රී ලංකාව තුළන් ප්‍රමාණවත් තීති තිබිය යුතු තමුන් එවැන්නක් දක්නට නොමැත. වධහිංසා පැමිණවීම වැළැක්වීමේ අරමුණින් තීති හා නියෝග බලාත්මක කිරීමේදී අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වගකීම හාර ගත යුතු සියලු පාර්ශවයන් මෙම තීති හා ක්‍රියාපටිපාටින් අවබෝධ කර ගන්නා බවට සහතික විය යුතුය. මෙම තීති හා ක්‍රියාපටිපාටින් උල්ලංසණය කරන නිලධාරීන් විනයානුකූල කිරීමන් කළ යුතුය. මේ එබදු නිලධාරීන් හට අපරාධ වේදිනා ඉදිරිපත් කිරීමන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමන් ඇතුළත්ය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ හතර වන පරිවෙශ්දයේ 37 වන වගන්තියට අනුව යම්කිසි තැනැත්තෙක් වරෙන්තුවක් නොමැතිව අන්තර්ඛාවට ගත් පසු පැය 24 ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළ යුතුය. 2007 අංක 42 දරණ පනතින්, අපරාධ විධි විධාන (විශේෂ විධි විධාන) පනතට කළ සංශෝධනයට අනුව අත් අඩංගුවට ගනු ලබන තැනැත්තෙක් පැය 48 ක කාලයක් අත් අඩංගුවේ තබා ගැනීමට පුළුවන්.<sup>45</sup>

<sup>42</sup> Report of the Secretary General's Panel of Experts on Accountability in Sri Lanka, p 96

<sup>43</sup> Report of the Secretary General's Panel of Experts on Accountability in Sri Lanka, pp 95-96

<sup>44</sup> Report of the Secretary General's Panel of Experts on Accountability in Sri Lanka, pp 95 and 188

<sup>45</sup> 2007 අංක 42 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධි විධාන) පනත (සහතිකය සටහන් කළේ 2007 ඔක්තෝබර් මස 09 දින) පනතේ දිරිස නාමය: ව්‍යවසා පැවත්ත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරහාරයට ගනු ලැබූ තැනැත්තෙක් රඳවා තබා ගැනීමේ කාල සිමාව දිරිස කිරීම සඳහා විධි විධාන සැලැස්වීම සඳහාද, ඇතැම් නඩු වලදී පසු නොවන පරික්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහා ද; පැමිණ්ල්ලේ සාක්ෂිකරුවන්

එම පනතේ කාල සීමාව සහ වලංගු වීම 2007 මැයි 31වන දින සිට ආරම්භ වන අවුරුදු දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක විය යුතුයයි 7 (1) වගන්තියේ සඳහන් විය. 7 (2) වගන්තියට අනුව අවුරුදු දෙකක කාල සීමාව අවසන් විමට පෙර විෂය භාර අමාත්‍යවරයාට ගැසටි පත්‍රයේ පළ කරන නිවේදනයක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමෙන් තවත් අවුරුදු දෙකක කාල සීමාවකට දීර්ශ කර ගත හැකිය. ආදාළ කාල සීමාව තුළ මෙම නීතිය නැවත දිර්ස නොකළ නිසා 2009 මැයි මාසයේ ද අහෝසි වුවා සේ නීතිවිද්‍යානුකූලව සලකනු ලැබේ.<sup>46</sup> යථාර්ථය නම් රදවියන් මහේස්ත්‍රාත්වයෙකුට ඉදිරිපත් නොකාට දිර්ස කාලයක් රඳවා තබා ගැනීමයි. ප්‍රතිත්ත්‍රාපනය නමින් හදිසි නීතිය යටතේ රඳවා තබන ලද රදවියන් සම්බන්ධයෙන් ගත් කළ ඔවුනු වර්ෂයකට වැඩි කාලයක් අධි වේද්‍යනා ඉදිරිපත් කිරීමින් නොරව අත් අඩංගුවේ තබා ගෙන සිටිති. මේ කාලය තුළ ඔවුන්ට නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට හෝ තොරව ගන්නා යම් යාතියෙක් හෝ මිතුයෙක් සමග සංදේශනයට අයිතියක් ද නොලබති.

ජනාධිපතිවරයා විසින් 2006 පුලි මාසයේ දිනිකත් කරනු ලැබූ හා පසුව 2007 අප්‍රේල් මාසයේදී නැවත් නීතුත් කරන ලද රදවියන් ගේ අයිතින් ආරක්ෂා කිරීමේ නියෝග අසම්පුර්ණ මෙන් ම ක්‍රියාත්මක කිරීමේ ද සංයුත්ත්‍යාචාරයක් ද නොපෙන්වයි. මෙම නියෝග ඉලක්ක කර තිබුනේ ත්‍රිවිධ හමුදව හා පොලීසිය වන අතර ඔවුන්ට (1) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහාය වීම (2) හදිසි නීතිය හා තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතියට පටහැනිව අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම පිළිබඳ අවවාදයක් ද අඩංගු විය.

මෙම නියෝග මගින් යම් පුද්ගලයෙකුට සිය යාතින් හා මිතුයින් සමග සංදේශනයට ඇති අයිතිය යලි සිහිපත් කළ තමුන් නීතිඥ සාහය ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකරයි. එම නියෝගයට අනුව;

1) යමිකිසි තැනැත්තෙක් අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයා තමා ගේ නම හා තනතුර අත් අඩංගුවට ගනු ලබන තැනැත්තාට හෝ එම තැනැත්තා ගේ මිතුයෙකුට, යාතියෙකුට දනුම් දිය යුතුය. අත් අඩංගුවට ගනු ලබන තැනැත්තාට එම තැනැත්තා අත් අඩංගුවට ගනු ලබන්නේ කවර හේතුවක් නිසා දසි දනුම් දිය යුතුය. ආරක්ෂා අමාත්‍යාංශයේ වකුලේඛන අනුව අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් පිළිබඳ විස්තර සටහන් කර තැබිය යුතුය. අත් අඩංගුවට ගනු ලැබූ තැනැත්තාට සිය පවුලේ උදවියට හෝ මිතුයන්ට තමා රඳවා සිටින ස්ථානය පිළිබඳව දනුම් දීමට පිළිවන.

2) ලමයෙක් හෝ කාන්තාවක් අත් අඩංගුවට ගත් කළ හෝ රඳවා තබන කළ, ඔවුන් විසින් තොරව ගන්නා තැනැත්තෙකුට ප්‍රශ්න කිරීම කරන ස්ථානයට පැමිණ සිටිය හැක. හැකිතාක් දුරට අත් අඩංගුවට ගත් හෝ රඳවා තබන කාන්තාවන් හෝ ලමයින් ආරක්ෂක හමුදවන් හි හෝ පොලීසියේ කාන්තා එකකයන්ට හෝ කාන්තා නීලධාරිතියක් භාරයට පත් කළ යුතුය.

3) අත් අඩංගුවට ගනු ලබන හෝ රඳවා තබන ලද තැනැත්තාට තමාට අහිමත හාෂාවකින් සිය පුකායය කොට අත්සන් කිරීම පිණිස ඉල්ලා සිටිය හැකිය. යමිකිසි තැනැත්තෙක් සිය අත් අකුරෙන් එම පුකායය ලිවීමට කැමති නම් ඒ සඳහා ඉඩ දිය යුතුය.

තේ දැවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා විධි විධාන සැලැස්වීම සඳහාද; එම සම්බන්ධ හෝ ආනුපාලික කරුණු සඳහා විධි විධාන සැලැස්වීම පිණිස ද වූ පෙනතකි.

<sup>46</sup> 2011 සැප්තැම්බර් මස අධිකරණ අම්තිවරයා පුකායයක් කරමින් පොලීසියට යමිකිසි තැනැත්තෙක් පැය 24 වෙනුවට පැය 48 කාලයක් රඳවා තබා ගැනීමට 2007 අංක 42 දරණ පනත අනුව බලය තිබෙන බව පුකාය කළේය. නමුත් ඒ වන විටත් 2009 මැයි මාසයේ සිට කාලය දිර්ස නොකිරීම නිසා මෙම පනත අහෝසි වි තිබු බව ඔහු සැලකිල්ලට නොගන්නේය. බලන්න:

(<sup>a</sup> Police can still detain suspects for 48 hrs; Minister says it's allowed under present regulations, Daily Mirror, 19 September 2011. <http://print.dailymirror.lk/news/front-page-news/56639.html>)

4) මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙකුට හෝ වෙනත් අවසර ලත් තැනැත්තෙකුට අත් අඩංගුවේ හෝ රඳවා සිටින තැනැත්තා මුණ ගැසීමට එම තැනැත්තා රඳවා සිටින ස්ථානයේ දී ඕනෑම අවස්ථාවක ඉඩ දිය යුතුය. තවද අත් අඩංගුවට ගැනීමෙන් හෝ රඳවා තබා ගැනීමට ආරම්භ කොට පැය 48 ක් ඇතුළත මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දිය යුතුය.

භාවිතයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන විට මෙම නියෝග පිළි නොපදිසී. උගත් පාඩම් හා සංහිරියා කොමිෂන් සභාව ඉදිරියට පැමිණී බොහෝ සාක්ෂිකරුවන් යුද්ධයේ අවසාන අදිරයේදී තම යාතින් හෝ මිතුදින් අත් අඩංගුවට ගනු ලැබුවේ කවර නිලධාරියාද ඔහු ගේ ඇය ගේ තනතුර දාන නොසිටියා පමණක් නොව අත් අඩංගුවට ගනු ලැබීමෙන් පසු රඳවා තබන ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් ද දාන නොසිටියේය.

සිවිල් පොලීස් කටයුතු සම්බන්ධයෙන් ද වධහිංසා වැළැක්වීමේ සම්මුතිය කිරීම ඉතාමත් යුත්තුවයි.

සිරහාරයට ගනු ලැබූ යම් තැනැත්තෙකුට, තමන් සිරහාරයට ගනු ලැබීමට හේතුව දැනුම් දිය යුතු නමුත් එය සාමාන්‍යයෙන් සිද්ධ නොවේ. සැකකරුවන් ඔවුන් සිරහාරයට ගැනීමට හේතු හෝ සිරහාරයට ගත් පසු ඔවුන්ට ඇති අයිතිවාසිකම් සියලුල නිෂ්ප්‍රහා කෙරේ. බොහෝ විට යම් තැනැත්තෙක් අත් අඩංගුවට ගත් පසු එම අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම පිණිස සාවදාන වෛද්‍යනා ගොනතු ලැබේ. පැය 48 ක් ඇතුළත සිරහාරයට ගත් තැනැත්තා මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කිරීම කිරීම කියාත්මක නොවේ. ඇතැම් අවස්ථාවලදී ආරක්ෂක හමුද විසින් හෝ පොලීසිය විසින් පහර දීමෙන් තුවාල ලබන සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකොට මහේස්ත්‍රාත්වරයා ගේ නිල නිවසට ගොස් ඉදිරිපත් කරනු ලබන්නේ තුවාල වසන් කිරීම පිණිසය. අත් අඩංගුවට ගැනීම පිළිබඳව පවුලේ සාමාජිකයින් දැනුවත් නොකරන අතර රාඛ්‍යයන් මුණ ගැසීමටද අවස්ථාවක් නොදෙයි. සැකකරුට නීතිඥ සාහය ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාමත් සිමිත වන අතර ලැබෙන සුළු වේලාවේ දී පවා සැකකරු සමග සාකච්ඡා කළ යුත්තේ පොලීස් හෝ හමුද නිලධාරීන් ඉදිරියේය. වධහිංසා වලට ලක් වූ රාඛ්‍යයන් ට ස්වාධීන වෛදාන ප්‍රතිකාර ලබා ගැනීමට ද ඉඩක් නොමැති අතර බොහෝ විට එබදු රාඛ්‍යයන් වෛදාන ප්‍රතිකාර පිණිස රුගෙන යන්නේ ද වධහිංසා පමුණුවන ලද නිලධාරීන් විසින්මය. ඇතැම් අවස්ථාවන් හි වෛදානවරුද සැකකරුවෙක් වධහිංසාවන්ට ලක් වූ බව දන දනම ඒ බව වාර්තා නොකොට අසත්‍ය වාර්තා ඉදිරිපත් කරයි. වධහිංසා වලට හාජනය වූ බව වෛදාන වාර්තාවන් හි සටහන් නොකොට එබදු තැනැත්තන්ට ප්‍රතිකාර කිරීම මගින් ඇතැම් වෛදානවරුන් වධහිංසා පැමිණ විමට වකුව සහභාගි වෙයි. යම් කිසිවෙක් හදිසි නීතිය හා තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් කළ මෙම උගතාවයන් තවත් උග්‍ර අතට හැරෙයා.<sup>47</sup>

පුරුව නඩුවිභාග අවස්ථාවේ දී විශේෂයන් ම පුදකලා කරනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් වධහිංසා පැමිණවීම හා වෙනත් අවමන් සහගත සැලකිලි වඩාත් ව්‍යාප්තය. අත්තනෙම්මතික ලෙස අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාර්තාව ඉතාමත් යුත්තුවයි. යුද්ධය අවසාන වූ අවස්ථාවේ දී 12,000 දහසකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු වෛදානවකින් හෝ නඩු විභාගයකින් තොරව ප්‍රතරුත්ථාපනය කිරීමේ ලේඛනය යටතේ අත් අඩංගුවේ තබන ලදී. බලධාරීන්ට අනුව 2011 අවසානය වන විට ප්‍රතරුත්ථාපන කුදාවුරු වල සිටින සංඛ්‍යාව 2,700 දක්වා පහත වැවෙනු ඇත.<sup>48</sup>

#### රාඛ්‍යයන් ප්‍රතරුත්ථාපනය: නීද්‍රණනයක්

එල් රි රි රි රි සාමාජිකාවක් යැයි සැක විට අත් අඩංගුවට ගත් තරුණීයක් 2010 දී සිය දිවි නසා ගැනීමට තැත්

<sup>47</sup> ක්‍රිජාලි පින්ටෝර් ජයවර්ධන Rule of Law in Decline, 12 පිටුව

<sup>48</sup> මහින්ද සමරසිංහ: මානව හිමිකම් කවුන්සිලයේ 18 වන සැසි වාරය අමතා කළ ප්‍රකාශය ජනිවා 2011 සැප්තැම්බර් 12

කිරීම හේතු කොට ගෙන රෝහල් ගත කළේය. ප්‍රතිකාර නිම විමෙන් පසු ඇය නැවතත් ප්‍රතිරූත්පාඨ කළවුර වෙත යවන ලදී. මීලග සායන දිනයට රෝහලට පැමිණීමට අවසර ඉල්ලීමේ දී ඇය පහර දෙන ලද අතර අතපය ලණුවකින් ගැට ගසා බිම හෙළන ලද්දේය. පැය හතරකට ආස්ථ්‍යාන කාලයක් මෙලෙස සිටි 'ඇයට එතනින් එහා මෙහා ගිය සියලු හටයේ ඇයට බුවිස් සපන්තු වලින් පහර දුන්නේය. දින තුනකට ප සු රෝහල් වෙත නැවත ගෙන එන අවස්ථාවේ දී ඇය ලේ වමනය කරමින් සිටියාය.<sup>49</sup>

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදව, පොලිසිය හා මෙම ආයතනයන්ට සම්බන්ධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් රහස්‍යගත වධකාගාර පවත්වා ගෙන යන බව ඇමිනස්ට්‍රි ඉන්ටර්නැශනල් සංවිධානය වෙත පිළි ගත හැකි වාර්තා ලැබේ තිබේ. 2010 පෙබරවාරි මස රුදුවුම් කළවුරකින් රහස් පිට කරන ලද ලිපියක් ඇමිනස්ට්‍රි ඉන්ටර්නැශනල් සංවිධානය වෙත ලැබේ තිබේ. ඒ එම රුදුවියා බාහිර ලෝකයන් සමග සංදේශණය කිරීමේ 'වරදව' දුෂ්‍රී ලෙස වධකිංසා වලට හාජනය කරනු ලැබේන. සිය පවුලේ සාමාජිකයින් වෙත ලියන ලද එම ලිපියෙන් රුදුවියා කියා සිටින්නේ තමා ඇතුළු විශාල පිරිසක් රහස් කළවුරක රදවා සිටින බවත් තමන් සිටින ස්ථානය සෞයා ගැනීමට නොවෙනෙසන ලෙසත්ය. මානව හිමිකම් අධිකාරියක් සහිත සංවිධානයන් ව (මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් ජාතික සංවිධාන හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සහාව ද ඇතුළුව) මෙම රුදුවුම් මධ්‍යස්ථානයන් ව ඇතුළු විමට අවසර නොදෙන නිසා ඇත්ත වශයෙන් ම මෙම රුදුවුම් මධ්‍යස්ථාන පිළිබඳ මධ්‍යස්ථාන විග්‍රහයක් කිරීම අපහසුය.

2009 අගේස්තු මස ශ්‍රී ලංකාවේ යුද්ධ හමුද බුද්ධී අංශයට සම්බන්ධ තැනැත්තෙකු විසින් ඇමිනස්ට්‍රි ඉන්ටර්නැශනල් සංවිධානය වෙත බලහන්කාර අතරදහන් කිරීම්, වධකාගාර හා අධිකරණ බාහු සාතන පිළිබඳ නොරතුරු සපයන ලදී. මෙම රුදුවුම් මධ්‍යස්ථාන අතර වුවනියාවේ 211 සේනාංක මුළුස්ථානය, ජේලොව් සංවිධානය විසින් වුවනියාවේ පවත්වා ගෙන යන රුදුවුම් මධ්‍යස්ථානය විශේෂයෙන් සඳහන් කරන ලදී<sup>50</sup>.

## 6.1 නීතියේ උපදෙස් ලබා ගැනීමේ අයිතිය:

මෙට පෙර වධකිංසා පැමිණවීමේ කම්ටුවට ශ්‍රී ලංකා රජය හා සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සැකකරුවන්ට නීතියේ සාහය ලබා ගැනීමේ අයිතිය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් නොකළේය. 2004 වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා රජය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට, මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියට පැමිණවීමට පෙර නීතියේ සාහය ලබා ගැනීමට තමන් 'විරුද්ධ' නොවන බව ප්‍රකාශ කළේය. නමුත් පොලිසිය 'සැකකරු' ගෙන් ප්‍රශ්න කිරීම හා විමර්ශන කටයුතු අවසාන කොට ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පෙර, පරික්ෂණ අඩාල විය හැකි බැවින් ඔවුන් ව නීතියේ සාහයක් ලබා ගැනීමට ඉඩ නොදෙන බව ද සඳහන් කර තිබුණි. අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙක් පිළිබඳ ආදළ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා මූණ ගැසි නොරතුරු ලබා ගැනීමට ඉඩ දීම දුනට හාවිතා වන ක්‍රමය<sup>51</sup> බව මේව

<sup>49</sup> 2000 මාරු මස සහන සේවකයෙක් විසින් ඇමිනස්ට්‍රි ඉන්ටර්නැශනල් වෙත ඉදිරිපත් කරන ලද රහස්‍ය වාර්තාවකි.

<sup>50</sup> මලෙසි මලායිගාසී නමින් හුදුන්වන ලද වධකාගාරයක් ඇතුළු ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් පවත්වා ගෙන යන වධකාගාර පිළිබඳ විස්තරයක් සඳහා කියවන්න: "Disappearance"/Fear Of Torture, 3 July 2001, ASA 37/009/2001; Sri Lanka: Torture in Custody, 31 May 1999, ASA 37/010/1999; Sri Lanka: Amnesty International Appeals for an Immediate Halt to Use of Unauthorized Places of Detention; News Service 171/98, 3 September 1998, ASA 37/23/98.

<sup>51</sup> "Consideration of reports submitted by States parties under article 19 of the Convention Second periodic report of States parties due in 1999, addendum Sri Lanka, 29 March 2004, Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment, 6 August 2004, CAT/C/48/Add.2 , p.9

පෙර රජය විසින් එක්සත් ජාතීන් ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද වාර්තා වලින් කියා සිටියේය.<sup>52</sup> අත් අඩංගුවට ගනු ලැබූ තැනැත්තෙක් හට නීතියා සාහය ලබා ගැනීමට ඉඩ නොදීමත් සැකකරු ගේ නීතියාවරුන් ව පොලිසිය විසින් ලබා ගන්නා ලද තොරතුරු මත යැපෙන්නට සැලැස්වීමත් නිසාම අත් අඩංගුවට ගත් තැනැත්තා හට වධහිංසා පැමිණ විමෙන් ලබා ගැනීමට අවස්ථාවක් බලධාරීන් ව ලැබේ.

ශ්‍රී ලංකා අපරාධ නීති සංග්‍රහයේ 257 වන ජේදයට අනුව ( 1979 අංක 15 ) අධිකරණයකදී වුද්ධිතයෙකු වූ වෙනුවෙන් නීතියාවරයෙකුට පෙනී සිටීමට තිබෙන අයිතිය පිළි ගන්නා නමුත් පුරුව නඩු විභාග අදිරයේදී නීතියා සාහය ලබා ගැනීමට තිබෙන අයිතිය පිළිබඳ කිසිවක් අපරාධ නීති සංග්‍රහයේ සඳහන් නොවේ. 2006 ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නීයෝගයන් ද සැකකරුවන්ට නීතියා සාහය ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකරයි.

2007 අංක 42 දරණ අපරාධ විශේෂ විධිවිධාන පත්‍රකට<sup>53</sup> අනුව, අත් අඩංගුවට ගනු හෝ රඳවා තබන යම්කිසි තැනැත්තෙක් පැය 24කට වඩා රඳවා තබන්නේ නම් අනුගමනය කළ යුතු පිළිවෙළක් විය. ඒ අනුව සාම්ඛ්‍ය නීතිව යටතේ පිළිගත් පරිදි නීතියා උපදෙස් ලබා ගැනීමටත් තෝරා ගන්නා යම් ඇශ්‍රියකු හෝ මිත්‍රයකු සමග සංදේශනය කිරීමට ඉඩ දිය යුතු විය. මේ ඉහත පෙන්වා දුන් පරිදි මෙම නීතිය 2009 අභ්‍යන්තර අතර 2011 තවමත් ක්‍රියාත්මකව පවතී. ශ්‍රී ලංකා රජය අත් අඩංගුවට ගනු ලබන තැනැත්තෙක් පොලිසිය විසින් මහේස්ත්‍රත්වරයෙකුට ඉදිරිපත් නොකොට පැය 48ට වඩා රඳවා තබා ගන්නේ නම් එම අවසර දෙන රෙගුලාසි නිකුත් කොට තිබේ. නමුත් රුද්ධිවියාට නීතියායින් මූණ ගැසීමට ඉඩ ද තිබෙන කාලසීමාවෙන් දීර්ඝ කිරීමක් කොට තිබේ දුයි අවිනිශ්චිතය<sup>54</sup>.

## 6.2 ඇශ්‍රියා සමග සංදේශනය:

මේ ඉහත සඳහන් කළ පරිදි, 2007 ජූලි මාසයේ දී ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නීයෝගයට අනුව යම් තැනැත්තෙක් අත් අඩංගුවට ගනු ලැබූ විට ඒ තැනැත්තා තෝරා ගන්නා යම් ඇශ්‍රියකු සමග සංදේශනය කිරීමට ඉඩ දිය යුතුයා<sup>55</sup>. පොලිසිය විසින් ද යම්කිසි තැනැත්තෙක් අත් අඩංගුවට ගත් කළ වෙනත් ආරක්ෂක විධිවිධාන අතර රිසිට් පතක් නිකුත් කිරීමක් කළ යුතුය යැයි පොලිස්පතිවරයා විසින් නියම කොට තිබේ. එහෙත් මෙම නීයමය කවර අවස්ථාවකවත් පිළිපදිනු නොලැබේ. යම්කිසි තැනැත්තෙක් පොලිස් අත් අඩංගුවට ගත් විට ඒ තැනැත්තා ගේ ඇශ්‍රියා දැනුවත් කළ යුතුයයි 2008 සැප්තැම්බර් 08 වන දින ග්‍රෑශ්‍රාධිකරණය දුන් තීරණයක් ද වෙයි. මේ කිසිවක් අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් ගේ වාසිය පිණීස ක්‍රියාත්මක නොවේ.

විශේෂයෙන්ම මෙම නීයෝග හා තීරණ 2009 ලක්ෂ සංඛ්‍යාත ද්‍රීඩ ජනගහනයක් යුද්ධ කළාපයෙන් පලා එදාදී ඔවුන් ගෙන් වැඩි දෙනෙන් අත් අඩංගුවට ගෙන රඳවා ගෙන තිබුනි. මේ කාරණය උගත් පාඩම් හා සංහිදියා කොමිෂන් සභාව ඉදිරියට පැමිණී බොහෝ සාක්ෂිකරුවන් විසින් නැවත නැවත ඉදිරිපත් කරන ලදී.

රුද්ධියන් ගේ තොරතුරු ඇතුළත් මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවය මානව පිම්කම් සංවිධාන විසින් නිරන්තරයෙන් ම පෙන්වා දෙනු ලැබේන. 2004 දී වධහිංසා පැමිණවීම පිළිබඳ කම්ටුවට සිය වාර්ෂික වර්තාව ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා රජය විසින් රුද්ධියන් ගේ තොරතුරු ඇතුළත් මධ්‍යම

<sup>52</sup>

<sup>53</sup> ඉහත අංක 45 දරණ සටහන බලන්න.

<sup>54</sup> බලන්න: Police can still detain suspects for 48 hrs; Minister says it's allowed under present regulations" *Daily Mirror*, 19 September 2011. <http://print.dailymirror.lk/news/front-page-news/56639.html>

<sup>55</sup> ශ්‍රී ලංකා රජය විසින් වධහිංසා වැළැක්වීමේ සම්මුතිය යටතේ ඉදිරිපත් කරන ලද වාර්තා: 17 August 2009, Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment, 23 September 2010, CAT/C/LKA/3-4

තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන බවත් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන බවත් ප්‍රකාශ කරන ලද්දේය<sup>56</sup>. නමුත් ඇම්තස්ටී ඉන්ටරනැලුනල් සංවිධානය වෙත වාර්තා වන අන්දමට එබැඳු මධ්‍යම තොරතුරු අංශයක් කිසි කළෙක පිහිටවනු ලැබූවේ වත් ක්‍රියාත්මකව තිබුණේ වත් තැනැ. 2011 මැයි මස නිකුත් උගත් පාඩම් හා සංඝිදියා කොමිෂන් සභාවේ අතුරු වාර්තාවේ එක් නිර්දේශයක් වුයේ මධ්‍යම තොරතුරු අංශයක් පිහිටුවීමයි. මෙම නිරදේශයට වහාම ප්‍රතිචාර දක්වන ලද්දේ තුස්ත විමර්ශන ඒකකයයි. ඔවුන් තමන් හාරයේ සිටින රඳියන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මධ්‍යස්ථාන තනක් පිහිටු වුයේය. මෙම මධ්‍යස්ථානය පිහිටුවන ලද පළමුවන දිනයේම ව්‍යවහාර කාර්යාලයට සියය ගණනක් ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත් සාර්ථික පිළිතුරු ලබා ගත හැකි වුයේ ස්වල්ප දෙනෙකුට පමණි.<sup>57</sup>

#### 7 වධහිංසා පැමිණවීම: වින්දිතයින්ට හානි ප්‍රේරණය කිරීම හා ප්‍රතිකර්ම යෝජනා කිරීම:

වධ හිංසා පැමිණවීමට එරහි සම්මුතිය 13වන හා 14වන වගන්ති:

රාජ්‍ය තොවන සංවිධාන විසින් පිරිනමනු ලබන ඉතාමත් සිමිත මානසික හා සමාජමය ආධාර ස්වලපයක් හැර, වධහිංසාවන් ට ගොදුරු වුවන් ප්‍රතිචාරයාපන ප්‍රතිපත්තියක් හෝ වෙනත් කිසිදු ආධාර වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාවේ තොමැතැ. රුහු රෝහා විලින් ඉතාමත් සිමිත ආකාරයකට මානසික ප්‍රතිකාර කරනු ලැබුවත් ඒ කාර්ය කරනු ලබන්නේ පළපුරුදු කාර්ය මත්තිලයක් විසින් තොවේ.

ශ්‍රී ලංකාවේ සම්මත කරන ලද වධහිංසා පැමිණ විම වැළැක්වීමේ පනත විසින් වින්දිතයින්ට වන්දී ගෙවීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව කිසිවක් සඳහන් තොකරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්ම ව්‍යාවස්ථාවේ 126 වන වගන්තිය යටතේ වධහිංසාවන්ට ගොදුරු වූ ඇතැම් කැනැත්තන් ග්‍රේෂ්ඩාධිකරණය ඉදිරියට ගොස් මුලික අධිතිවාසිකම් පෙන්සම් ඉදිරිපත් කොට වන්දී ලබා ගැනීමට සමත් වූ අවස්ථා කිහිපයක් වාර්තා වේ. මෙය වනාහි ඉතාමත් කාලය හා ඉමය වැය වන කාර්යක් වන අතර ලැබෙන වන්දීයද වින්දී වධවේදනා වලට තොසරිලයි. ඇතැම් අවස්ථාවලදී අපරාධකරු හඳුනා තොගත් අවස්ථාවල රුහු වන්දී ගෙවන්නට නියම කළ අවස්ථා ද වාර්තා වේ.<sup>58</sup>

'..... ග්‍රේෂ්ඩාධිකරණයට වධහිංසා පැමිණ විම පිළිබඳ පැමිණීල්ලක් ලැබුන පසු අධිකරණය විසින් එය නීතිපතිවරයාට යොමු කරයි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම පැමිණීල්ලට අදාළ පොලිසියට යමින් ඔවුන් ගේ නීරික්ෂණ ඉල්ලා සියියි. අදාළ පොලිසිය සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙත වන්නේ කිසිදු විමර්ශනයකින් තොරව සිය නීරික්ෂණ දැනුම් දීමයි. මෙම නීරික්ෂණ කිසිදු වගව්හාගයකින් තොරව පදනම් කර ගනීමින් නීති දෙපාර්තමේන්තුව සිය විරෝධතා ගොනු කරයි. නඩුකරය ඉදිරිපත් කළ අවස්ථාවේම සිය විරෝධතා ඉදිරිපත් තොකාට මෙළෙස පසු අවස්ථාවක විරෝධතා ගොනු කිරීම මගින් සිදුවන්නේ නඩු

<sup>56</sup> ' 2001 ජනවාරි මස 20 වන දින පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කළ වකුලේඛනයකට අනුව හඳුනී නීතිය රෙගුලාසි හා තුස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලබන සියලුම තැනැත්තන් ගේ විස්තර තොප්පාවම සිය පොලිස් කොට්ඨාස මුළුස්ථානය වෙත දැනුම් දිය යුතු විය. එකී පොලිස් කොට්ඨාස මුළුස්ථානයේ විසින් තමන් වෙත ලැබෙන දත්ත සටහන් සියල්ලක් ම වහාම ගැක්ස් මගින් කොළඹ පොලිස් මුළුස්ථානයේ පිහිටා තිබු මධ්‍යම තොරතුරු අංශයට යුතිය යුතුය. මෙම වකුලේඛනයකට අනුව අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් පිළිබඳ විස්තර පැමිණ තොරතුරු අංශය වෙත ලැයා වීමට නියමිත විය.

මධ්‍යම තොරතුරු අංශය පිහිටුවීමෙන් පසු ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලදී. මේට අමතරව පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන බවත් රට අදාළ දුර ක්රිත අංක 011 2699439 හා 011 2685930 බවත් ප්‍රකාශයට පත් කරන ලදී.

<sup>57</sup> Missing persons: Only 7% Gets Info" Daily Mirror, 24 June 2011, <http://www.dailymirror.lk/news/12099-only-seven-per-cent-get-information-on-detainees.html>

<sup>58</sup> බලන්න: කිඛාලි පින්වෙෂ ජයවර්ධන: The Rule of Law in Decline, 74 පිටුව

විභාගය අවුරුදු ගණනක් කල් යාමයි. බොහෝ විට වධහිංසා වලට ගොදුරු වන්නේ සමාජ ආර්ථික වශයෙන් පහළ ආදායාම් ලැබීන් වන නිසා මෙබදු කල් මරන යුක්තිය පසිඳුවේ ක්‍රියාවලියක් රදි සිටිමට මුවන්ට ගක්තියක් නොමැත. වධහිංසා වන්ට ගොදුරු වුවන්ට පමණක් නොව අනෙකුත් මානව අයිතින් උල්ලාසනය වූවන් ට ද රාජ්‍ය විසින් නීතිමය ආධාර ලබා දෙන ප්‍රතිපත්තියක් නොමැති තැන මෙම තත්ත්වය වඩාත් උග්‍ර වෙයි<sup>59</sup>:

අපරාධ විධිවිධාන සංග්‍රහයේ 17 (4) වගන්තියට අනුව 'සිදු කරන ලද වරදක් සම්බන්ධයෙන් වන්දී ගෙවීමට සිදුවන විට එම වන්දී මුදල ගෙවීමට නියම කිරීමට අධිකරණයට' බලය තිබේ. නමුත් මානව අයතින් පිළිබඳ ප්‍රවිණ නීතියාවරියක් වන කිඹාලි පින්ටෝ ජයවර්ධන පෙන්වා දෙන අන්දමට වධහිංසා වැළැක්වීමේ පනත යටතේ මේ දක්වා කිසිදු ආකාරයක වන්දී ගෙවීමක් පිළිස අධිකරණ මෙම වගන්තිය යටතේ ක්‍රියා කොට තැත.

දැන් නීති සංග්‍රහයට අනුව යම් අපරාධයක දී සිදුවන තුවාල සම්බන්ධයෙන් වන්දී නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය තිබුනත් නියම කළ හැකි මුදල ඉතාමත් සුළුය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද වන්දී නියම කිරීමේ බලයක් තිබුනත් එම නියෝග පිළිපැදිමට විත්ති පක්ෂය බැඳී නොමැත.

## 8 නිරදේශ:

අමුනස්ට්‍රි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය වෙත පහත සඳහන් නිරදේශ ඉදිරිපත් කරයි.

- අපරාධ යුත්ති විනිශ්චය කුමය සම්පූර්ණයෙන් ම ප්‍රතිසංවිධානය කිරීම.
- ජාත්‍යන්තර ප්‍රමිතින් ට ගැලපෙන අයුරින් තුස්කවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් ම සංශෝධනය කිරීම.
- යමිකිසි වුදිතයෙක් තමාට වධහිංසා පමුණුවන ලද බවට පැමිණිල්ලක් අධිකරණය වෙත කරනු ලැබූ අවස්ථාවක දී හෝ එසේ වධහිංසා පමුණුවන ලද බවට ලකුණු විද්‍යාමාන වන අවස්ථාවක දී අධිකරණ නිලධාරීන් විසින් පැමිණිලි පක්ෂයට එකී වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියම කළ හැකි පරිදි අපරාධ නීති සංග්‍රහය සංශෝධනය කිරීම.
- අත් අඩංගුවට ගත් යම් තැනැත්තෙක් තමාට වධහිංසා පමුණුවන ලද බවට වෝද්‍යාවක් ඉදිරිපත් කළහාන් පැමිණිලි පක්ෂයට එම වෝද්‍යාව සාවද්‍ය එකක් බවට ඔප්පු කිරීමේ වගකීම පැවරෙන පරිදි අපරාධ නඩු නීතිය සංශෝධනය කිරීම.
- යමිකිසි රාජ්‍ය නියෝජිතයෙක් අත් අඩංගුවේ සිටින තැනැත්තෙකුට වධහිංසා පැමිණවීම හෝ අවමන් සහගත සැලකිල්ලකට භාජනය කරන ලද බවට පැමිණිලි ඇත්තාම් එම පැමිණිලි වහාම විභාග කිරීමත් එම නිලධාරීන් එරෙහිව විනය පරීක්ෂණ පැවැත් විමත් කඩිනම් කරන බවට සහතික විම.
- ජාතික මට්ටමීන් වධහිංසා හා අනෙකුත් අවමන් සහගත සැලකිලි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට පොලිසිය හා ආරක්ෂක හමුද නිලධාරීන් මෙන් ම මහජනතාව ද ඉලක්ක කොට ගත් දැනුවත් කිරීම;

<sup>59</sup> ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව- "SRI LANKA: A report on 323 cases of police torture; a Statement by the Asian Human Rights Commission on the Occasion of the International Day in Support of Victims of Torture, June 26, 2011," මාධ්‍ය නිවේදනය , June 24, 2011, AHRC-STM-085-2011.

- අත් අඩංගුවට ගත් හා රදවා තබන ලද තැනැත්තන් වධහිංසා පැමිණී විමෙන් හා අවමන් සහගත සැලකිලි වලට ලක් කිරීම වළක්වන නීති, රෙගුලාසි හා නියෝග වහාම ක්‍රියාත්මක කිරීම.
- අත් අඩංගුවට ගත් හා රදවා තබන ලද තැනැත්තන් හට තබු පැවරීමට පෙර නීතිමය ආධාර ලබා ගත හැකි බවට සහතික විම; සැකකරු ගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේහා ප්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේදී නීතිඥයෙකුට පෙනී සිටීමට අවසර දීම;
- වධහිංසා, කෘෂි හා වෙනත් අවමන් සහගත සැලකිලිවලට ලක්වූවන්ට පළ ගැනීමකින් කොරව වන්දි ලබා ගැනීමට, පුනර්තේරාපනය විමට තිබෙන අයිතිය සහතික කිරීම.
- අත් අඩංගුවට ගනු ලබන තැනැත්තන් රදවා තබන ස්ථාන මහජනයා ගේ දැන ගැනීම පිණිස ප්‍රසිද කිරීම හා එසේ ප්‍රසිද තොකරන ලද ස්ථානයක රදවන ලද තැනැත්තන් එබැඳු ස්ථානයන් ගෙන් කඩිනමින් ඉවත් කිරීම.
- රහස් පවත්වා ගෙන යන වධකාගාර පිළිබඳව ප්‍රසිද හා අපක්ෂපාත වීමර්ගනයක් කිරීම හා එබදු කටයුත්තකට සම්බන්ධ රජයේ නිලධාරීන්ට තොපමාව නීතිඥානුකූලව කටයුතු කිරීම; වින්දිතයින් ට වන්දි ලබා ගැනීමට විධ විධාන සැලැස්වීම.



